

[03]

මතෝ විද්‍යාත්මක උල්ලාසනය හා රැකියා කාර්යාල අතර සම්බන්ධය

ගුණිකලා තෙන්නකොන්, නතාගා නිමේෂිකා, සචිනි කොල්ලුරේ, දිලීජා සඳරුවන්,
සේපාලිකා විශේෂායක

1. හැදින්වීම

ආයතනයක සාර්ථකත්වය රඳා පවතිනුයේ එම ආයතනය විසින් සිය ආයතනයේ අරමුණු හා පරමාර්ථයන් මූදුන් පමුණුවා ගනු ලබන මට්ටම අනුවයි^[1]. සිය අරමුණු පරමාර්ථ මූදුන් පමුණුවා ගැනීමෙහිලා ආයතනයකට වඩාත් වැදගත් වනුයේ එම අරමුණු හා පරමාර්ථ කරා තම සේවක තැත්තෙහාත් මානව සම්පත යොමු කරවීම හා ඔවුන්ගේ කාර්යාල ආයතනයේ අරමුණු හා පරමාර්ථ සමග සම්බන්ධ කොට ඒ තුළින් සමස්ත ආයතනික කාර්යසාධනය හා එලදායකත්වය ඉහළ නංවා ගැනීමයි^[2]. ඒ අනුව ආයතනයක සාර්ථකත්වය කෙරෙහි එහි සේවකයන්ගේ යහපත් කාර්යාල සාපුරුවම බලපාතු ලැබේ. සේවක කාර්යාල හා මතෝ විද්‍යාත්මක ගිවිසුම් අතර පවත්නා සම්බන්ධතාවයන්, විවිධ වූ ප්‍රවාහක හා ප්‍රමාණක විවලාසයන්ගේ අන්තර් මාධ්‍ය බලපෑමෙන් මතෝ විද්‍යාත්මක උල්ලාසනයක් ඇතිවන ආකර්ෂණීය, ඒ තුළින් පුද්ගල කාර්යාලවලට ඇතිවන බලපෑමත්, ඒ අනුව සමස්තයක් ලෙස මතෝ විද්‍යාත්මක උල්ලාසනය හා රැකියා කාර්යාල අතර සම්බන්ධය පෙන්නුම් කිරීමත් මෙම ලිපියෙහි අරමුණ වේ.

2. මනස හා මතෝ විද්‍යාත්මක ගිවිසුම

මතෝ විද්‍යාත්මක ගිවිසුම් උල්ලාසනය හා කාර්යාල අතර සම්බන්ධතාවය පිළිබඳ අදහස් දැක්වීමට පෙරාතුව මෙහි සඳහන් එකිනෙක සංකල්පයන් පිළිබඳව ලුහුවූ හේ අවබෝධයක් ලබා ගැනීම යෝගා වේ. ඒ අනුව මතෝ විද්‍යාත්මක ගිවිසුමක මූලාර්ථක ස්ථානය වනුයේ මනසයි^[3]. මනස පිළිබඳව හැදැරීම මතෝ විද්‍යාවයි^[4]. මතෝ විද්‍යාව පිළිබඳව සලකන කළේහි එහි පියා වශයෙන් සිග්මන් ගොයිඩ් හඳුන්වන අතර මතෝ විද්‍යාවේ දියුණුව හා උන්නතිය උදෙසා මහු විසින් විවිධාකාර පර්යේෂණ රසක් සිදුකර ඇතු^[5]. සිග්මන් ගොයිඩ් දක්වන පරිදි මිනිසාගේ ජීවිතය කොටස 03 කට පෙන්වා දී ඇත, එනම් සිතුවිලි, හැගිම් සහ හැසිරීම් ලෙසයි^[6].

මතෝ විද්‍යාත්මක ගිවිසුම පිළිබඳව අර්ථ දැක්වීමේ දී එය සේවකයා හා ආයතනය අතර අනෙක්තාව වශයෙන් හටගන්නා බලාපොරොත්තු ලෙස සරලව අර්ථ දැක්වීය හැක. විද්වත්තන්ට අනුව මතෝ විද්‍යාත්මක ගිවිසුමක් යනු “සේවකයාගේ සිතෙහි ඇතිවන ඇදහිලි හා විශ්වාසයන් වන අතර ඒවා ආයතනික කොන්දේසි හා නියමයන් මත පදනම්ව ඇති වන්නක් ද වේ. ඒ මත පදනම්ව ඇතිවන තුවමාරු ගිවිසුම මතෝ විද්‍යාත්මක ගිවිසුම නම් වේ”^[7-8]. “මතෝ විද්‍යාත්මක ගිවිසුම සාමාන්‍ය බලාපොරොත්තු වලට වඩා වෙනස් ස්වරුපයක් උස්සන අතර එය සේව්‍ය-සේවක දෙපාර්ශවයන් අතර තමාට යමක් ලබාගෙන අනෙක් පාර්ශවයට යමක් ලබාදීම සඳහා වූ පොරෝන්දුවයි”^[9]. මෙයට අමතරව මතෝ විද්‍යාත්මක ගිවිසුම ආයතනය හා

සේවකයන් අතර ඇතිවන්නා වූ මිතුදිලි තුවමාරුවක් ලෙසට ද දක්වීය හැක. ගිවිසුම් නීතියට අනුව ගිවිසුමක් යනු සරලව දෙපාර්ශවයක් හෝ ඊට වැඩි පාර්ශවයක් සමග යම් කරුණක් උදෙසා ඇති කරගන්නා වූ එකගතතාවයක්^[10]. මිනිසා විසින් නොයෙකුත් කරුණු අරඹයා ගිවිසුම් ඇති කර ගන්නා අතර එය ලිඛිත, වාචික හෝ ව්‍යංග විය හැක. කෙසේ නමුත් මතෙක් විද්‍යාත්මක ගිවිසුම් යනු ව්‍යංග ගිවිසුම් වන අතර එය පිටව නොපෙනෙන නමුත් දෙපාර්ශවයන් විසින් මානසික විඥානයන් මත පදනම්ව තේරුම්ගත යුතු ගිවිසුම් වේ^[11-12].

මතේ විද්‍යාත්මක ගිවිසුමක් දෙපාර්ශවයක් අතර මානසිකව ඇතිවන දෙයකි. මෙම මතේ විද්‍යාත්මක ගිවිසුම් කුමන හෝ පාර්ශවයන් අතර ඇතිවිය හැක. උදාහරණ ලෙස ඕෂ්‍යයන් හා ගුරුවරුන්, දෙමාපියන් හා දරුවන්, සැමියා හා බේරිඳ අතර මෙන්ම යහළ-යෙහෙලියන්, සේව්‍ය-සේවක පාර්ශවයන් අතර ද මෙම මතේ විද්‍යාත්මක ගිවිසුම් ඇතිවිය හැක. මෙම මතේ විද්‍යාත්මක ගිවිසුම් අදාළ පාර්ශවයන්ගේ බැඳීම් පවත්වාගෙන යාමේ යාන්ත්‍රණයක් ලෙස කටයුතු කරන අතර එක් පාර්ශවයකගේ හෝ බලාපොරොත්තු විතැන්වීම මෙම ගිවිසුම උල්ලංසනය කෙරෙහි බලපැමි කරනු ලබයි. එමෙන්ම ඒ සඳහා ඒකපුද්ගල වෙනස්කම් පාරිභරික බලපැමි ආදි විවිධ සාධක ද බලපානු ලබයි^[13]. සාමාන්‍ය සේව්‍ය-සේවක රැකියා ගිවිසුම් හා මතේ විද්‍යාත්මක ගිවිසුම් අතර සලකා බැලිය යුතු වෙනස්කම් රාජියක් ඇත. රැකියා ගිවිසුමක් යනු නීත්‍යානුකූලව සේව්‍යයා හා සේවකයා අතර ඇතිවන ලිඛිත ගිවිසුමක් වන අතර එය රැකියාවේ කොන්දේසි හා නියමයන් මත පදනම්ව සකස් කර දෙපාර්ශවය මගින් එකගතවනු ලබන්නකි. මෙය ලිඛිත ගිවිසුමක් වන අතර බොහෝ විට එය රැකියා ගිවිසුම ලෙස හඳුන්වනු ලැබේ. නමුදු මතේ විද්‍යාත්මක ගිවිසුම තුදෙක් ව්‍යංග මානසික තත්ත්වයන් මත පදනම්ව ගොඩනැගෙනු ලබන්නක් වන අතර එහි දී කිසිදු නීතිමය හෝ ලිඛිත බැඳීමක් දක්නට නොමැත. ඒ අනුව ඉතාමත් පැහැදිලි ලෙස දක්වුවහොත් මතේ විද්‍යාත්මක ගිවිසුම් පදනම් වනුයේ දෙපාර්ශවයක් අතර ඇතිවන බලාපොරොත්තු, සිතුවිලි හා ඔවුන්ගේ මානසික මට්ටමේ ස්වභාවය අනුවය^[14-15].


03. මතේ විද්‍යාත්මක ගිවිසුමක් නිර්මාණය වීම

වර්තමානයේ අප ජීවත් වනුයේ අස්ථීර පරිසරයක් තුළයි. පරිසරය නිරන්තර වෙනස්වීමට ලක්වන අතර එය නිරන්තර ගතික ස්වභාවයක් හා අවිනිශ්චිත බවක් පෙන්වුම් කරයි^[16]. ආයතන ගත් කළ ආයතනය තුළ වූ මානව සම්පත් පරිවයක් මගින් බොහෝ දුරට පෙන්වුම් කරනු ලබන්නේ ආයතනයේ සේව්‍ය-සේවක සම්බන්ධතාවන්හි ස්වරුප වේ^[17-18]. ඒ අනුව ගතික පරිසරයන්ට අනුකූලව හා එම ගතිකත්වයේ බලපැමෙන් මෙම සේව්‍ය-සේවක සබඳතා ද නිරන්තර වෙනස්වීම් වලට බඳුන් වේ. ගෝලිය තරගකාරීත්වය, වේගවත් වූ තොරතුරු හා සන්නිවේදන යාන්ත්‍රණය, සිසු ලෙස වර්ධනය වන ආයතන සංකීර්ණත්වය හා පැනිර පවතින ගෝලියකරණය යන සාධක රසක් පාරිසරික වෙනස්කම්වලට රුකුලක් වේ^[19]. එබැවින් වෙනස් වන පරිසරයක් තුළ මිනිසාගේ හා ආයතනික අවශ්‍යතා, වුවමනා, අපේක්ෂාවන් ද නිරන්තර වෙනස් වේ. එබැවින් මතේ විද්‍යාත්මක ගිවිසුමක් තවදුරටත් බිඳවැවීම වළක්වා ගැනීමට නව මතේ විද්‍යාත්මක ගිවිසුම් ද පාරිසරික

වෙනස්වීම්වලට අනුගත වීම ආත්‍යවශ්‍ය වේ^[20]. මන්දයන් පාරිජරික වෙනස්වීම්වලට සම්ගාමීව සේවා-සේවක අපේක්ෂාවන් ද යාචන්කාලීන කළ යුතු බැවැනි. එමගින් සේවා-සේවක අනාගත හැසිරීම ද වෙනස් කරනු ලබයි. එබැවැනි මතෙක විද්‍යාත්මක ගිවිසුම නිර්මාණය හා වර්ධනය යන්න සේවකයාගේ වෘත්තීය වර්ධනයට බෙහෙවින් වැදගත් වනවා පමණක් නොව ආයතනයේ වර්ධනයට ද වැදගත් වන සාධකයක් වේ.

මෙම මතෙක විද්‍යාත්මක ගිවිසුම වර්ධනය වීමෙහි ආකෘතියක් Magnusson සහ Terburg විසින් දක්වා ඇති අතර එය රුප සටහන් අංක 01 මගින් පිළිබඳ කරයි.

රුප සටහන 1: Magnusson සහ Terburg විසින් ඉදිරිපත් කළ මානසීය ගිවිසුම වර්ධනය වීමෙහි ආකෘතිය



උලාගුය: Terbag^[21].

රුප සටහන් අංක 01 මගින් පිළිබඳ කරන Magnusson සහ Terburg විසින් ඉදිරිපත් කළ මානසීය ගිවිසුම වර්ධනය වීමෙහි ආකෘතියට අනුව මතෙක විද්‍යාත්මක ගිවිසුමක් නිර්මාණය වීම සහ වර්ධනය පිළිබඳ කෙටි විස්තරයක් පහත දක්වා ඇත.

මතෙක විද්‍යාත්මක ගිවිසුමක් නිර්මාණය වනු ලබන්නේ පුද්ගලයාගේ විශ්වාසය පදනම් කරගෙනය^[22]. එනම් ඔහු විසින් තම ආයතනයට ලබාදෙන ඉමයේ වට්නාකමකට සරිලන පාරිතොෂිකයක් ආයතනය විසින් දෙනු ලැබේ යන විශ්වාසය මතය^[23].

විද්‍යාත්මක අනුව මතෝ විද්‍යාත්මක ගිවිසුමක මූලාරම්භය පළමු සම්මුඛ පරීක්ෂණයට ප්‍රථමයෙන් ආරම්භ වේ^[24]. තෝරාගැනීම්, බඳවාගැනීම් යනු ආයතනය සමාජකරණයේ පූර්ව ප්‍රචේරණයේ එක් පැතිකඩික් පමණි^[25]. රැකියා අපේක්ෂකයෙකු විසින් ප්‍රච්චත්‍යාපනය සඳහන් රැකියා දැන්වීමක් දුටු විශේෂ අපේක්ෂිත රැකියාව හා ආයතනය පිළිබඳව තොරතුරු සේවීම ආරම්භ කරයි^[26]. ඔහුගේ අපේක්ෂාවන් ආයතනයේ අපේක්ෂාවන් සමග සසදා බලා ඔහුට ගැලපේ යන හැඟීම ජනිත ව්‍යවහාර්, එනම් දෙපාර්තමේන්තු අපේක්ෂාවන් සංඝල්වේ යන විශ්වාසය මත රැකියා රාජියකින් එක් රැකියාවක් හා ආයතනයක් තෝරා අයදුම් කරනු ලැබේ.

තෝරාගැනීම හා බඳවාගැනීම අතරතුර දී රැකියා අපේක්ෂකයා තවදුරටත් ඔහුගේ විශ්වාසය තහවුරු කර ගැනීමට උත්සාහ කරයි. එබැවින් ඔහු ආයතනයේ ප්‍රතිපත්ති, ක්‍රියා පටිපාටි සහ නීති රිති සමුදායන් පිළිබඳවත් සිය අවධානය යොමු කරයි^[27]. එපමණක් නොව සම්මුඛ පරීක්ෂණය තුළදී පරීක්ෂකයාගේ පොරොන්දු හැසිරීම් ද පුද්ගලයෙකුගේ සිතුවිලි හා විශ්වාසයන් වෙනස් කිරීමට ඉවහල් වේ^[28]. එනම් අධි අපේක්ෂාවන් හා උග්‍ර අපේක්ෂාවන් සමතුලිතයට පත් කිරීමට එය මෙවලමක් බවට පත්වේ. රැකියා අපේක්ෂකයා විසින් තවදුරටත් ආයතනය සමග සබඳතා පවත්වා ගැනීමට දිරීමත් වෙනම් ඔහු විසින් දිගින් දිගටම භුවමාරු සබඳතාවය තහවුරු කර ගැනීමට තොරතුරු රස් කිරීමෙහි නිරත වේ^[29]. ආයතනය පැත්තෙන් ගත් කළ සේවායේරකයාගේ මතෝ විද්‍යාත්මක ගිවිසුමක මූලාරම්භය හෝ නිර්මාණය ඇතිවනුයේ අදාළ රැකියා නිර්මාණය කරන අවස්ථාවේදීමය^[30-31]. එනම් රැකියා නිර්මාණකරණ ලිඛිතයේ දී ආයතනය විසින් අදාළ රැකියාව සඳහා රැකියා පුද්ගල ගැලපුමක් සිදු කොට රැකියා විස්තරය හා රැකියා පිරිවිතරය සකසයි^[32]. එහිදී අදාළ රැකියාව ඉටු කිරීමට අපේක්ෂිත පුද්ගලයා සම්බන්ධයෙන් ආයතනය විසින් මතෝ විද්‍යාත්මක ගිවිසුමක් ගොඩනගා ගනියි. මෙසේ පුද්ගලයාගේ හා ආයතනය අතර ඇතිවන මතෝ විද්‍යාත්මක ගිවිසුම දිගින් දිගටම පවත්වා ගත යුතුයි. එසේ නොමැති නම් දෙපාර්තමේන්තාව අතර සම්බන්ධතාවය පවත්වා ගැනීමට මතෝ විද්‍යාත්මක ගිවිසුම් වර්ධනය විය යුතුයි.

04. මතෝ විද්‍යාත්මක ගිවිසුම වර්ග

මතෝ විද්‍යාත්මක ගිවිසුම ප්‍රධාන වශයෙන් ස්වරුපයන් දෙකක් උස්සුලන අතර ඒවා පහත පරිදි හඳුන්වා දිය හැකියා^[33].

1. භුවමාරුමය මතෝ විද්‍යාත්මක ගිවිසුම (Transactional Psychological Contract)
2. සම්බන්ධතා මතෝ විද්‍යාත්මක ගිවිසුම (Relational Psychological Contract)

4.1 භුවමාරුමය මතෝ විද්‍යාත්මක ගිවිසුම

මෙම මතෝ විද්‍යාත්මක ගිවිසුම ඉතා කෙරිකාලීන වන අතර මේ ක්‍රියාවල සඳහා සූප්‍ර බලපෑමක් ඇති නොකරයි^[34]. එමෙන්ම මෙම ගිවිසුමෙහි නියමයන් හා කොන්දේසි නිශ්චිත වන අතර බොහෝ විට මෙවා මූල්‍යය හෝ ද්‍රව්‍යාත්මක ස්වරුපයන්ගෙන් පෙන්නුම් කෙරේ^[35]. එනම් ප්‍රමාණාත්මකව ප්‍රකාශ කළ හැක. උදාහරණයක් ලෙසට පාරිතොශික, රැකියා පැය දැක්විය හැකිය.

Hrabok^[36] දක්වන පරිදි මෙහිදී දක්ම සමන්විත වනුයේ ස්පර්ශ කළ හැකි නිශ්චිත වස්තුන් සම්බන්ධවයි.

4.2 සම්බන්ධතා මතෝ විද්‍යාත්මක ගිවිසුම

මෙම මතෝ විද්‍යාත්මක ගිවිසුම බැඳීම මත ගිවිසුම සබඳතා (පසුපාතී බව, සමාජය ගැනීම, උදෑව් ආදී) මූල් කරගන්නා අතර ඩුදෙක් මූල්‍යමය පරමාර්ථ මූල් කර නොගැනී^[37-41]. බැඳීමගත ගිවිසුම සේවකයා හා සේව්‍යයා සබඳතා ගැන සිතන ආකාරය පෙන්වයි. ආයතනයක වැඩවලට ඉහළ තැකිරුවක් මෙම ගිවිසුම තුළින් සේවකයා තුළ ඇති කිරීම හා සේව්‍යයා සමග සේවකයා දක්වන සහභාගිත්වය වැඩි කිරීම සිදු වේ^[42]. එසේම සේව්‍යයාගේ පැනිකවේන් බලන කළ ඔහු විසින් බැඳීමගත ගිවිසුම සමග සේවක ආකර්ෂණය වැඩි කරන අතර වැඩි වැටුප් හා වර්ධනයක් සේවකයාට ලබාදීමට සේව්‍යා විසින් සිය කැමැත්ත පල කරයි^[43]. එනම් රැකියා ප්‍රහුණුව සමග සේවකයා වර්ධනය කරමින්, සේවක අහිවෘද්‍යීය ඇති කරමින් හා රැකියා ආරක්ෂාව ලබාදෙමින් සේවක වර්ධනයට උදෑව් කරනු ලබයි. Rousseau^[44] දක්වන පරිදි මතෝ විද්‍යාත්මක ගිවිසුම න්‍යායෙහි බැඳීමගත හෙවත් සම්බන්ධතා මතෝ විද්‍යාත්මක ගිවිසුම ගෙවෙනුකාර මතෝ විද්‍යාත්මක ගිවිසුම්වල වඩා ධනාත්මක හා එලදායි පුද්ගලික හා ආයතනික ප්‍රතිඵල ලබා දෙයි. පර්යේෂණ මගින් පෙන්නුම් කරනු ලබන්නේ සම්බන්ධතා මතෝ විද්‍යාත්මක ගිවිසුම හා ආයතනික සහභාගිත්වය, සේවක තැප්තිය හා රැකියා පිරිවැටුම අතර ධනාත්මක සබඳතාවයක් පවතින බවයි^[45].

5. මතෝ විද්‍යාත්මක ගිවිසුමක ත්‍යායාත්මක රාමුව

සැම සංකල්පයක් පිටුපසම කිසියම් ත්‍යායායක් ගැබිව පවතී. මතෝ විද්‍යාත්මක ගිවිසුම යන සංකල්පය පිටුපස ද විවිධකාර ත්‍යායායන් පවතී^[46]. ඒවා අතර පහත ත්‍යායායන් වැදගත් වේ.

1. සමාජ ඩුවමාරු ත්‍යාය (Socail Exchange Theory)
2. සමානාත්මක ත්‍යාය (Equity Theory)

5.1 සමාජ ඩුවමාරු ත්‍යාය

මෙම මගින් විද්‍යා දක්වනුයේ සේව්‍ය-සේවක සබඳතා පිළිබඳවයි^[47]. මෙම ත්‍යායට අනුව දෙපාර්ශවයම සමතුලිත සබඳතාවයක් පවත්වාගත යුතුය. යම් සේවකයෙකුගේ සිතට, ගිවිසුම බිඳුණු බවට සිතුවිල්ලක් තැගුණහොත් එමගින් පවතින මතෝ විද්‍යාත්මක ගිවිසුම පළදු වීමක් සිදු වේ^[48]. සේවකයා විසින් එම සිතුවිල්ල පෙරදුරිව සේවයෙහි නිරත වේ නම් ඔහු විසින් ගුම දායකත්වය අඩු කරන අතර එමගින් ආයතනයට ද අදාළ බලාපොරොත්තු ඉශේෂ කරගැනීමට නොහැකිව අනෙකානා සබඳතා හානි වී මතෝ විද්‍යාත්මක ගිවිසුම කඩවිය හැකු^[49]. එබැවින් මෙම ත්‍යායට අනුව අනෙකානා සබඳතාවල සමතුලිතයක් තිබිය යුතුය. එසේ එක් පාර්ශවයක් හෝ අසමතුලිත වුවහොත් මතෝ විද්‍යාත්මක ගිවිසුම උල්ලංසනය හෝ ගිවිසුම අවසන් කිරීමට සිදු වේ.

5.2 සමානාත්මක ත්‍යාය

සමානාත්මක ත්‍යාය යනු සමාජ පුවමාරු ත්‍යායේ කොටසකි^[50]. මේ මගින් පෙන්නුම් කරනුයේ මිනිසා සැමැවම තමාගේ යෙදුවුම් තමාගේ නිමැලුම් සමග මෙන්ම තමාගේ යෙදුවුම් හා නිමැලුම් අන් අයගේ යෙදුවුම් හා නිමැලුම් සමග සංසන්දනය කරන බවයි^[51]. මෙහිදී යෙදුවුම් යනුවෙන් අදහස් කරනුයේ අධ්‍යාපන සුදුසුකම්, රැකියා පැය සහ ඔහු යෙදු පරිගුමයයි. නිමැලුම් ලෙස අදහස් කරනුයේ ප්‍රතිලාභ, ගෙවීම්, ගොරවය, පාරිතෝෂිකය යනාදිය සියු^[52].

6. මතෙක් විද්‍යාත්මක ගිවිසුම උල්ලංසනය හා කඩවීම

මතෙක් විද්‍යාත්මක ගිවිසුමට සම්බන්ධ දෙපාර්ශවයේ දැක්ම තැකහොත් අපේක්ෂාවන් ප්‍රතිච්චිත වේ. උදාහරණයක් ලෙස සේවකයා විසින් වැඩි ප්‍රතිලාභ අපේක්ෂා කරන කළේහි සේව්‍යයා විසින් අඩු පිරිවැයක් තුළින් සේවක අනුග්‍රහය ලබාගැනීම අපේක්ෂා කරයි^[53]. මෙම අවස්ථාවේ දී දෙපාර්ශව අතර අපේක්ෂාවන්හි වෙනසක් ඇතිවන අතර එවිට මතෙක් විද්‍යාත්මක ගිවිසුමෙහි අසමතුලිතතාවයක් ඇති වේ^[54]. එවිට මතෙක් විද්‍යාත්මක ගිවිසුම උල්ලංසනය හෝ කඩවීම සිදු වේ. Robinson සහ Rousseau^[55] දැක්වන පරිදි දළ වශයෙන් සේවකයින් 55ක් පමණ මෙම මානසිය ගිවිසුම කඩවීම පිළිබඳ සේවා යෝජකයින්ට වාර්තා කරනු ලැබිය හැකිය. මතෙක් විද්‍යාත්මක ගිවිසුම උල්ලංසනය හා කඩවීම යන්න අර්ථ දෙකකින් යුත්ත වේ. මතෙක් විද්‍යාත්මක ගිවිසුම කඩවීම යනු ආයතනය විසින් මතෙක් විද්‍යාත්මක ගිවිසුමේ ඇති කොන්දේසි එකක් හෝ කිහිපයක් මග හැරීම හෝ නොකිරීම පිළිබඳව සේවකයාගේ සිතෙහි ඇතිවන සිතුවිල්ලයි^[56].

“මතෙක් විද්‍යාත්මක උල්ලංසනය යනු සංවිධානය මතෙක් විද්‍යාත්මක ගිවිසුම රාමුව තුළ ඇති සේව්‍ය වගකීම් නිසි පරිදි ඉටු කිරීමට අපොහොසත් වීමයි”^[57-58]. මතෙක් විද්‍යාත්මක ගිවිසුමේ ස්වභාවය සමාජ පුවමාරු ත්‍යායන් තුළින් මැනවින් නිරුපණය වන අතර එහිදී සේව්‍ය-සේවක අනෙකානා පුවමාරුව මැනවින් විස්තර කරනු ලැබේ. Suazo සහ අන් අය^[59] තවදුරටත් දක්වන පරිදි මතෙක් විද්‍යාත්මක උල්ලංසනය යනු සේවකයන් ඔහුගේ හෝ ඇයගේ වගකීම් ඉටුකරන අතරතුර සේව්‍යයා මතෙක් විද්‍යාත්මක ගිවිසුම තුළ වගකීම් එකක් හෝ කිහිපයක් ඉටු කිරීමට අපොහොසත් වීමයි. ඒ අනුව මතෙක් විද්‍යාත්මක ගිවිසුම උල්ලංසනය මතෙක් විද්‍යාත්මක ගිවිසුම කඩවීමේ ප්‍රතිච්චිතයක් ලෙස ඇතිවන අතර ඒ තුළින් සේව්‍ය-සේවක දෙපාර්ශවයේම අනෙකානා සභාත්තා බිඳ වැමක් සිදු වේ^[60]. තවදුරටත් පැවසුවහොත් මෙම මතෙක් විද්‍යාත්මක උල්ලංසනය මතෙක් විද්‍යාත්මක ගිවිසුම කඩවීමේ හාවාත්මක ප්‍රතිච්චිතයයි. කෙසේ නමුත් මෙම මතෙක් විද්‍යාත්මක ගිවිසුම කඩවීම කෙරෙහි සේව්‍ය-සේවක දෙපාර්ශවයේම සාධක බලපාත්‍ර ලබන අතර දෙපාර්ශවයෙම විසින් ස්වකිය අහිමතයන් පමණක් ආත්මාරුය සඳහා සලකා බලන කළේහි මෙම මතෙක් විද්‍යාත්මක ගිවිසුම උල්ලංසනය වීම සිදු වේ. මතෙක් විද්‍යාත්මක ගිවිසුම උල්ලංසනය වීමට මතෙක් විද්‍යාත්මක ගිවිසුම කඩවීම අත්‍යවශ්‍යම කරුණක් නොවේ^[61]. එනම්, කඩවීමක් සිදුවූ පමණින් උල්ලංසනය වෙයැයි කිව නොහැක. Robinson සහ Rousseau^[62] දක්වන පරිදි

මතෝ විද්‍යාත්මක උල්ලංසනයට ප්‍රධාන හේතු 2ක් පවතින අතර හිතාමතා හේ නොදැනුවත්ව ආයතනය විසින් පොරොන්දු කඩ කිරීම සහ යම් පොරොන්දුවක් පිළිබඳව ආයතනය හා පුද්ගලයා වෙනස් ආකාරයට තෝරුම ගැනීම එම හේතුන් වේ. කෙසේ නමුත් මෙම මතෝ විද්‍යාත්මක ගිවිසුම උල්ලංසනය වූ විට සේවකයා මගින් සේවකයා හට දඩුවම් ලබාදීමක් හෝ ඉවත් කිරීමක් සිදු කරනු ඇති^[63].

මානසික මතෝ විද්‍යාත්මක ගිවිසුමක් උල්ලංසනය වූ විට ඒ සඳහා පුද්ගලයන් දක්වනු ලබන ප්‍රතිචාර Ashford සහ Cummings^[64] සවිස්තරාත්මකව දක්වා ඇති අතර එය සැකවින් රුප සටහන් අංක 02 මස්සේ පැහැදිලි කළ හැක.

රුප සටහන 2: Ashford සහ Cummings විසින් ඉදිරිපත් කළ මතෝ විද්‍යාත්මක ගිවිසුම උල්ලංසනය සඳහා වූ ප්‍රතිචාර

හිතකර	ව්‍යාකුල
1 හඩ නැගීම	2 නොසලකා හැරීම
3 නිහඩ බව	4 ඉවත් වීම

මුළාගෘහ: Ashford and Cummings^[65].

රුප සටහන් අංක 02 මගින් පිළිබිඳු කරන Ashford සහ Cummings විසින් ඉදිරිපත් කළ මතෝ විද්‍යාත්මක ගිවිසුම උල්ලංසනය සඳහා වූ ප්‍රතිචාර පිළිබඳ කෙටි විස්තරයක් පහත දක්වා ඇති.

1. හඩ නැගීම- මතෝ විද්‍යාත්මක ගිවිසුමක් කඩවූ විට සේවකයා කට හඩ අවදි කරනු ලබන්නේ ආයතනය තමා කෙරෙහි අවධානයක් යොමු කරතැයි යන බලාපොරොත්තුව ඇති වුවහොත් පමණි. මෙහිදී සේවකයාගේ ප්‍රතිචාරය ක්‍රියාකාරී මෙන්ම විනාශකාරී නොවන, එනම් අස්ථ්‍යාත්මක ස්වභාවයක් ගනී. මෙහිදී මෙම ප්‍රතිචාර දක්වනු ලබන ගැනුදෙනුකාරී ස්වභාවයක් උස්සයි.

2. නොසලකා හැරීම- මතෝ විද්‍යාත්මක ගිවිසුම උල්ලංසනය වූවද සේවකයා එය නොසලකා හරිනු ලබයි. එයට හේතුව සේවකයා හා ආයතනය අතර පවතින අනෙකාන්‍ය විශ්වාසය හා අවබෝධය ඉතා අඩු මට්ටමක පැවතීමයි. මෙහිදී සේවකයා තම ආයතනය තමා මේ පිළිබඳව කටහඩ අවදි කළද එය නොසලකා හරින බවට විශ්වාස කරන අතර සේවකයා තුළ අපැහැදිමක් ඇති වන අතර එය ඔහු විවෘතව ඉදිරිපත් කිරීමට නොපෙළයි.

3. නිහඩ බව- මෙම අවස්ථාවේ දී සේවකයා මතෝ විද්‍යාත්මක ගිවිසුම කඩවූව ද නිහඩ පිළිවෙතක් අනුගමනය කරනු ලබයි. ඔහු එසේ කරනුයේ ඔහු ආයතනය කෙරෙහි ලැදියාවක් දක්වන හෙයිනි. මෙහිදී ආයතනය තමා කෙරෙහි ඇල්මක් දක්වන බවත් ආයතනය තුළ සිදුවන සමහර සිදුවීම හිතාමතා සිදුනොකරන බවත් සේවකයා විශ්වාස කරනු ලබයි. ආයතනය තුළ සන්නිවේදන මාධ්‍යයන්හි හිගකමක් පැවතීම ද මේ සඳහා බලපානු ලබයි. නමුත් මෙම නිහඩ බව කාලයන් සමග වෙනස් විය හැකි

අතර ඒ සඳහා ආයතනික සහයෝගීතාවය, පුද්ගල වෙනස් වීම අදි සාධක බලපෑ හැක (මතුවට සාකච්ඡා කරනු ලැබේ).

4. ඉවත් වීම- මෙහිදී මතෙන් විද්‍යාත්මක ගිවිසුම උල්ලාසනය වූ විට සේවකයා ආයතනයෙන් ඉවත් වේ. එය විනාශකාරී, අත්‍යු ස්වභාවයක් ගන්නා අතර මෙය සේවකයෙකුගේ අවසාන ප්‍රතිචාරය ලෙස හැඳින්වීය හැකි අතර ආයතනය හා සේවකයා අතර පවතින විශ්වාසය පළුදු වීම ආයතනීය සහයෝගීතාව අඩු වීම යන සාධක මුල්කර ගනියි.


මේ ලෙස බලන කළ මතෙන් විද්‍යාත්මක ගිවිසුම කඩවීමක දී ප්‍රධාන වශයෙන් සේවකයා ප්‍රතිචාර දක්වන ආකාරයන් 04 ක් පවතින අතර ලිපියේ ඉදිරි කොටස තුළින් මෙම මතෙන් විද්‍යාත්මක ගිවිසුම කාර්යාලයන් කෙරෙහි බලපාන ආකාරය සාකච්ඡාවට බදුන් කරයි.

Morrison සහ Robinson^[66] විසින් මතෙන් විද්‍යාත්මක ගිවිසුම උල්ලාසනය හා පසු ක්‍රියාවලිය පිළිබඳ ත්‍යාගාත්මක ආකෘතියක් ඉදිරිපත් කර ඇත. එය රුප සටහන් අංක 03 මගින් පෙන්නුම් කළ හැක.

Morrison සහ Robinson විසින් ඉදිරිපත් කළ මතෙන් විද්‍යාත්මක ගිවිසුමක් උල්ලාසනය හා පසු ක්‍රියාවලිය පිළිබඳ ත්‍යාගාත්මක ආකෘතියට අනුව මතෙන් විද්‍යාත්මක ගිවිසුමක් උල්ලාසනය වීම පිළිබඳ කෙටි විස්තරයක් පහත දක්වා ඇත.

Rousseau^[67] දක්වන පරිදි මතෙන් විද්‍යාත්මක ගිවිසුමක් නිරමාණය වීමට බලපාන ප්‍රධාන සාධකය වන්නේ පොරොන්දුයි. මෙහිදී පොරොන්දු මගින් මතෙන් විද්‍යාත්මක ගිවිසුමක් ආකර්ෂණීයභාවය ඉහළ නංවනු ලැබේ. තවද මෙම මානසික ගිවිසුම මතෙන් මූලික ස්වභාවයක් ගනියි. ආයතනයකට සේවකයෙන් ඇතුළු වීමේදී ඔවුන් විසින් සිය අපේක්ෂාවන් ප්‍රමුඛ කොටගෙන ආයතනයකට පැමිණෙයි^[68]. මෙම පූර්ව අපේක්ෂාවන් පෙරදුරිව පැමිණෙන සේවකයා එම අපේක්ෂා සංඛ්‍යා කර ගැනීමෙහිලා ආයතනික පරිසරය ඉවහල් වේ ද යන්න පිළිබඳව ස්වයං තක්සේරුවක් හා ඇගයීමක් සිදු කරනු ලබයි. තවදුරටත් ඔහු හෝ ඇය ආයතනයකට ඇතුළු වූ පසු ආයතනයික පෙළඳුවීම හා ගිවිසුම නිරමාණය කරන්නන්ගේ පණිවුඩ, ආයතනයික අනුග්‍රහය ආදිය මගින් මතෙන් විද්‍යාත්මක ගිවිසුම වෙනස්වීම්වලට ලක් වේ^[69]. මෙසේ වර්ධනය වන ගිවිසුම කාලීන අවශ්‍යතා හා ගතික පාරිසරික වෙනස්වීම්වලට අනුගත වෙමින් පවත්වාගෙන යයි. එහිදී යම් අවස්ථාවක ආයතනික සේවා පාර්ශව අපේක්ෂා හා සේවක පාර්ශව අපේක්ෂා අතර අසමතුලිතතාවයක් ඇතිවූ විට එහි ප්‍රතිචාරය ලෙස මතෙන් විද්‍යාත්මක ගිවිසුම උල්ලාසනය වේ.

රූප සටහන් අංක 3: Morrison සහ Robinson විසින් ඉදිරිපත් කළ මත්‍යේ විද්‍යාත්මක ගිවිසුමක් උල්ලාසනය හා පසු ත්‍රියාවලිය පිළිබඳ න්‍යායාත්මක ආකෘතිය



මූලාශ්‍රය: Morrison and Robinson^[70].

07. මත්‍යේ විද්‍යාත්මක ගිවිසුම උල්ලාසනය හා කාර්යඥල අතර සම්බන්ධතාවය සාමාන්‍යයෙන් මත්‍යේ විද්‍යාත්මක ගිවිසුම පිළිබඳ පර්යේෂණ යොමුව ඇත්තේ මත්‍යේ විද්‍යාත්මක ගිවිසුම කඩ කිරීම හා කාර්යඥල අතර ඇති සම්බන්ධතාවය පෙන්වුම් කිරීම සඳහාය^[71]. මෙම පර්යේෂණ තුළින් බොහෝ විට පෙන්වුම් කරනුයේ මත්‍යේ විද්‍යාත්මක සම්බන්ධතා කඩවීම රැකියා කාර්යඥල කෙරෙහි පුළුල් වූ සාණාත්මක බලපෑමක් එල්ල කරන බවයි^[72]. රැකියා කාර්යඥල යනු රැකියාවට අනුකූල නිවැරදි හැසිරීම හා සංවිධාන පුරවැසිහාවාත්මක වර්යාවන් තුළින් සමස්ත එලදායිතාවය ඉහළ නංවා ගැනීමයි^[73-74]. තවදුරටත් පරීක්ෂණ තුළින් පැහැදිලි වන්නේ රැකියා කාර්යඥල සඳහා මානසික ගිවිසුම කඩවීම සාණාත්මක බලපෑම් ඇති කර ඒ තුළින් ආයතනයික සමස්ත කාර්ය සාධනය අඩාල වන බවයි^[75]. Morrison සහ Robinson^[76] දක්වන පරිදි රැකියාව සඳහා ඇති කැපවීම හා රැකියාව කෙරෙහි ඇති පුරවැසිහාවාත්මක හැසිරීමෙහි තිරත්වීමට දක්වන කැමත්ත අඩු කිරීම^[77-78]. රැකියාව නිරස වීම^[79-80], ආයතනනයික සහභාගිත්වය අඩු කිරීම^[81-82], සේවක කායික හා මානසික අසහනය වැඩිවීම^[83], අපගාමී හැසිරීම්වල වැඩිවීම^[84-85] හා රැකියා පිරිවැටුමට ඇති නැවුරුතාවය වැඩිවීම^[86] වැනි සාණාත්මක කාර්යඥල බලපෑම් දැකිය හැක.

මෙමෙස බලන විට පැහැදිලිව රැකියා කාර්යඥල කෙරෙහි මත්‍යේ විද්‍යාත්මක ගිවිසුම කඩවීම සාණාත්මක ලෙස බලපෑ විට එය සමස්තයක් ලෙස සේවය හා සේවක දෙපාර්ශවයේම ආකල්ප හා හැසිරීම සඳහා සාණාත්මක විහිදුමක් පෙන්වුම් කරන අතර එය වර්ධනය වීම තුළින් වඩාත් අහිතකර ප්‍රතිඵල ඇතිවිය හැක^[87-88].

කෙසේ නමුත් මත්‍යේ විද්‍යාත්මක ගිවිසුම උල්ලාසනය සේවක කාර්යඥල කෙරෙහි සාණාත්මක බලපෑමක් ඇති කරන බව බොහෝ පරීක්ෂණයන් විසින් පුවා දැක්වූව ද,

මෙහි මානසික ගිවිසුම් උල්ලංසණය හා සේවක කාර්යාල අතර පවතින සම්බන්ධතාවය නිශ්චිතව කුමන ස්වරුපයක් ගන්නේ දැයි යන්න පැහැදිලිව ප්‍රකාශ කිරීමට තරම් ප්‍රමාණවත් පර්යේෂණ තොමූතු. එනම් මෙම විව්ලයන් දෙකෙහි සාපුරු සම්බන්ධතාවක් පිළිබඳව එකවිට ම ප්‍රකාශ කිරීම අපහසුය. ඒ සඳහා විවිධ ප්‍රමාණක හා ප්‍රවාහක විව්ලයන් බලපානු ලබන අතර ඉහත සඳහන් කරන ලද විව්ලයන් අතර පවතින සම්බන්ධතාවය මෙම පසුව සඳහන් කරනු ලැබේ ඇති විව්ලයන් මගින් බලපෑමට ලක් වේ. එම විව්ලයන් කෙරෙහි අවධානය යොමු කිරීම හා ඒ තුළින් මානසික ගිවිසුම් උල්ලංසණය හා රැකියා කාර්යාල අතර පවතින සම්බන්ධතාවය වෙනස් කරනු ලබන ආකාරය මින් මතුවට මෙම ලිපියෙන් සාකච්ඡාවට බඳුන් කෙරේ.

08. මතෝ විද්‍යාත්මක ගිවිසුම් කඩකිරීමෙහි ලා ඉවහල් වන ප්‍රවාහක හා ප්‍රමාණක විව්ලයන්

සාමාන්‍යයෙන් මතෝ විද්‍යාත්මක උල්ලංසණය හා කාර්යාල අතර පවතිනුයේ සාමාන්‍යමක සම්බන්ධතාවයක් යැයි බොහෝ විද්‍යාත්මක විසින් පුවා දැක්වුවද මෙම සම්බන්ධතාවය වෙනස් කිරීමෙහිලා ඉවහල්වන විව්ලයන් පවති^[89].

විද්‍යාත්මක අනුව මතෝවිද්‍යාත්මක ගිවිසුම් උල්ලංසණය හා සේවක කාර්යාල අතර ඇති සම්බන්ධතාවය කෙරෙහි අවස්ථානුකුල හා පෙළද්ගලික සාධක විවිධාකාරයෙන් බලපාන බව විශ්වාස කරනු ලබයි^[90]. එසේම මතෝ විද්‍යාත්මක උල්ලංසණය හා සේවක කාර්යාල අතර ඇති සම්බන්ධතාවය පිළිබඳ නිවැරදි අවබෝධයක් කාර්ය සාධනය මෙන්ම අවස්ථානුකුල විමර්ශණය මගින් ලබාගත හැකි අතර මතෝ විද්‍යාත්මක උල්ලංසණයට එකිනෙක පුද්ගලයන් විවිධාකර වශයෙන් ප්‍රතිත්වා දක්වයි^[91].

විවිධ අධ්‍යනයන් අධ්‍යනය කිරීමේදී පෙනීයන්නේ එම බොහෝ අධ්‍යනයන් මූලික වශයෙන් මානසික ගිවිසුමක් කඩකිවීමෙහිලා ඇතිවන කාර්යාල පිළිබඳ අවධානයක් යොමු කරන බවයි^[92-94] දක්වන පරිදි මානසික ගිවිසුම් උල්ලංසණය වීම විශාල වශයෙන් පැතිර ගිය පරාසයක් තුළ රැකියා කාර්ය එල කෙරෙහි සාමාන්‍යමක බලපෑමක් ඇති කරන අතර මෙම සාමාන්‍යමක ප්‍රතිඵල රැකියා කාර්ය සාධනය අඩුවීම, ආයතනික පුරවැසිහාවයෙහි නිරතවීමට දක්වන මැලිබව^[95-96], ආයතනය කෙරෙහි දක්වන විශ්වාසය අඩුකිරීම^[97-98], ආයතනය නුරුස්සනා ස්වභාවය වැඩිවීම^[99] ආදිය දැක්විය හැක.

කෙසේ නමුත් මෙම මානසිය ගිවිසුම් උල්ලංසණය වීම හා රැකියාලිල අතර පවතින අනුලෝධ සම්බන්ධතාවය පිළිබඳව බොහෝ විද්‍යාත්මක අදහස් පළකළ ද මෙම ගිවිසුම් කඩවීම හා රැකියා කාර්යාල අතර සම්බන්ධතාවය නිරණය කරන සාධක, එනම් මෙම සම්බන්ධතාවය පුරෝක්කරනය කරන සාධක පිළිබඳ අධ්‍යනය කර ඇත්තේ අල්ප වශයෙන්^[100]. මෙම විභාග පුරෝක්කර විව්ලයන් අතර නායක-අනුගාමී සහයෝගීතාවය^[101], සුපරීක්ෂක-සේවක යානාත්මක සමානාත්මකතාවය^[102], සාධාරණබව^[103], වෙළඳපාල තරගකාරීත්වය හා ඇල්මැති පාර්ශවයන්ගේ

අදහස්^[104] නෙරඟා දැමීම්^[105], පොරුෂත්වය^[106], වැඩ මතවාදයන්^[107], ආයතනයේය වෙනස්වීම සහ මානසිය ගිවිසුම කඩවීම පිළිබඳ අතිත වාර්තා^[108], සේවක ආත්ම විශ්වාසය^[109], සේවක කාර්ය සාධනය, සේවක සමාජ ගතවීම, බඳවා ගැනීමට පෙර සේවක අන්තර ක්‍රියාවලිය, මානසිය ගිවිසුම කඩ වීමෙහි ඉතිහාසය සහ සේවකයාට ඇති විකල්පයන්^[110], සහ විශ්වාසය^[111] යන විව්‍යායන් පවතියි.

මානසික ගිවිසුම කඩවීමෙහි විහා පුරෝග්කථනයන් හා ඒවා කාර්යාල මත ඇති කරන බලපෑම අධ්‍යයනය කිරීමට අමතරව බොහෝ විද්‍යාත්මක මෙම මානසික ගිවිසුම හා කාර්යාල අතර පවතින සම්බන්ධතාවය කෙරෙහි බලපාන ප්‍රමාණය හා ප්‍රවාහන විව්‍යායන් පිළිබඳව ද අවධානය යොමුකොට තිබේ. උදාහරණයක් ලෙස Kiewits සහ අන් අය^[112] දක්වනුයේ ආයතනමය දේශපාලනය මෙම මානසිය ගිවිසුම කඩවීම හා කාර්යාල අතර ප්‍රමාණය විව්‍යායක් ලෙස කටයුතු කරන බවයි. Restbog සහ අන් අය^[113] වාර්තා කරන පරිදි විශ්වාසය මෙම ඉහත කි විව්‍යායන් දෙක අතර ප්‍රවාහකයක් ලෙස කටයුතු කරනු ලබයි. තවද Kickul සහ Lester^[114] දක්වනුයේ සමානාත්මතාවය මානසික ගිවිසුම උල්ලාසනය වීම හා සේවක ආකල්ප හා හැසිරීම අතර ප්‍රවාහකයක් ලෙස කටයුතු කරන බවයි. තවද Bunderson^[115] දක්වනුයේ මානසික ගිවිසුම කඩවීම රකියා අසංත්‍යාප්‍යිය, හැරයාමේ සිතුවිලි, රකියා පිරිවැටුම රකියාව කෙරෙහි දක්වන කැපවීම, රකියා කාර්ය සාධනය කෙරෙහි බලපෑම ඇති කරන බවයි. තවද ඔහු සඳහන් කරනුයේ රකියාවේ පවතින පරිපාලනමය හා යුතුකම් හා වගකීම් සංඝුව රකියා පිරිවැටුම, රකියාව හැරයාමේ සිතුවිලි, රකියා අසංත්‍යාප්‍යිය, රකියා කාර්යසාධනය හා රකියාවට දක්වන කැපවීම කෙරෙහි සංඝුව බලපානු ලබන බවයි. තවද Raja සහ අන් අය^[116] දක්වනුයේ නියුරෝගියාලව, බහිරාවර්තනය, වියුනය, සමානාත්ම සංවේදිතාවය, තම පාලන පරාශය, මමත්වය යන ඒකපුද්ගල විෂමතා සාධක මානසික ගිවිසුම කඩවීම කෙරෙහි බලපානු ලබන බවයි. ඒ අනුව මෙම මානසික ගිවිසුම හා රකියා කාර්යාල අතර සම්බන්ධතාවයට අතරමැදියන් ලෙස කටයුතු කරන ප්‍රවාහක හා ප්‍රමාණය විව්‍යායන් ප්‍රධාන වශයෙන් පහත පරිදි විස්තර කෙරෙයි.

8.1 පුද්ගලික මුලිකාංග මූල්කරගත් තුන් ආකාර අන්තර ක්‍රියාකාරීත්ව ආකෘතිය මෙම ආකෘතියට අනුව මතෙන් විද්‍යාත්මක උල්ලාසනය, පුවමාරු මතවාදයන් සහ ප්‍රත්‍යක්ෂ ආයතනමය සහයෝගීතාවය නැමති න්‍යායන් තුනේ අන්තර ක්‍රියාකාරීත්වයක් දක්නට ලැබේ^[117]. මෙහිදී පුවමාරු මතවාදයන් තුළින් පෙන්නුම් කරනුයේ පුද්ගලයා හා ආයතනය අතර පවතින අනෙකානා සම්බන්ධතාවන් පුද්ගල උරුමකම් වරිත ලක්ෂණ, පොරුෂත්ව ලක්ෂණ හා පුද්ගල වෙනස්කම් මත වෙනස්වනු ලබන බවයි. පුද්ගලයන්ගේ පවතින පුවමාරු මතවාදයන් මතෙන් විද්‍යාත්මක ගිවිසුම උල්ලාසනය වීමට ප්‍රබල සාධකයක් වේ. මෙම පුවමාරු මතවාදය මානසික ගිවිසුම කඩවීම හා කාර්යාල අතර ඇති සබඳතාවය අධ්‍යයනය කළ හැකි විව්‍යාමය ස්වභාවයක් ගන්නකි. ඉහළ පුවමාරු මතවාදයක් පවතින පුද්ගලයෙකු වාස්ත්වික වශයෙන් සාධාරණ සබඳතාවයක් තිබෙන අවස්ථාවක වුවද ඔවුන්ට දැනෙනුයේ ආයතනයෙන් ඔවුන්ට අසාධාරණයක් වන බවයි^[118]. තවද මෙම පුද්ගලයන් සංවේදනයෙන් අඩු


සහයෝගීතාවයක් තමන්ට ලැබෙන බවට සනාථ කරගැනීමට තොරතුරු යේ කරයි^[119]. මෙහි ප්‍රතිඵලයක් ලෙස එකම කාර්යයෙහි නියැලෙන ඉහළ සමාජ ඩුවමාරුවක් ඇති පුද්ගලයන්ගේ කාර්යවලට වඩා පහළ බිජිනු ලබයි^[120].

මේ අතර සංචාරය විසින් තමන්ට සලකන ආකාරයට ද ඉහළ සමාජ ඩුවමාරුවක් ඇති පුද්ගලයන් ඉතා සංවේදීව ප්‍රතිචාර දක්වයි^[121-122]. එනම් ඒ අනුව තම කාර්යාල වෙනස් කරයි. නමුත් පහළ සමාජ ඩුවමාරුවක් පවතින පුද්ගලයින් සංචාරය විසින් තමන්ට සලකන ආකාරයටම සංවේදී නොවේ. එම නිසා ඔවුන් ඒ අනුව කාර්යාල අඩු වැඩි තොකරයි^[123-124]. එසේම මතේ විද්‍යාත්මක ගිවිසුම් උල්ලංසණයක සාරාත්මක ප්‍රතිඵල ලබාදෙන්නේ ඉහළ සමාජ ඩුවමාරු මතවාද සහිත පුද්ගලයන්ය. මෙම ආකෘතියට අනුව මතේ විද්‍යාත්මක උල්ලංසණය, ඩුවමාරු මතවාදයන් සහ ප්‍රත්‍යාග්‍යාල ආයතනමය සහයෝගීතාවය නැමති ත්‍යායන් තුනේ අන්තර් ක්‍රියාකාරීත්වය තව දුරටත් විස්තර කළ හැක.

Tekleab, Takeuchi සහ Taylor^[125] විසින් මතේ විද්‍යාත්මක ගිවිසුම් උල්ලංසනය වීම කෙරෙහි අනෙකාත්‍යා වශයෙන් ඩුවමාරු මතවාදයන්, ආයතනයික සහයෝගීතාවය හා කාර්යාල බලපෑම පිළිබඳ ත්‍යායාත්මක ආකෘතියක් ඉදිරිපත් කර ඇත. එය රුප සටහන් අංක 04 මගින් පෙන්වුම් කළ හැක.

Tekleab, Takeuchi සහ Taylor^[126] විසින් මතේ විද්‍යාත්මක ගිවිසුම් උල්ලංසනය වීම කෙරෙහි අනෙකාත්‍යා වශයෙන් ඩුවමාරු මතවාදයන්, ආයතනයික සහයෝගීතාවය හා කාර්යාල බලපෑම පිළිබඳ ත්‍යායාත්මක ආකෘතියක් ඉදිරිපත් කළ ආකෘතිය පිළිබඳ කෙටි විස්තරයක් පහත දක්වා ඇත.

රුප සටහන් 4: මානසික ගිවිසුම් කඩවීම කෙරෙහි අනෙකාත්‍යා වශයෙන් ඩුවමාරු මතවාදයන්, ආයතනයික සහයෝගීතාවය හා කාර්යාල බලපෑම



මූලාශ්‍රය: Michelle, Lynne & Adrian^[127],

මෙම ආකෘතියට අනුව පෙන්වුම් කරනුයේ පුද්ගලයෙකුගේ මතේ විද්‍යාත්මක ගිවිසුම කඩවීම කෙරෙහි සංශ්‍යා අනෙකාත්‍යා ඩුවමාරු මතවාදයන් හා ප්‍රත්‍යාග්‍යාල ආයතනමය සහයෝගීතාවය බලපානු ලබන බවයි. වර්තමානයේ මෙම මතේ විද්‍යාත්මක ගිවිසුම කඩවීම හා රැකියා කාර්යාල අතර සම්බන්ධතාවය කෙරෙහි සමාජ ඩුවමාරු ත්‍යාය

අතරමැදි විව්‍යායක් ලෙස කටයුතු කරන බව බොහෝ පර්යේෂකයන් විසින් සලකා බැලුවද, පුද්ගලයා තුළ පවතින භූවමාරු මතවාදයන් මේ සඳහා ප්‍රබල ලෙස බලපාන බව බොහෝ විද්‍යාත්මක අදහසයි. ඒ අනුව මතෙන් විද්‍යාත්මක ගිවිසුම උල්ලංසනය වීම කෙරෙහි අනෙකානා වශයෙන් භූවමාරු මතවාදයන්, ආයතනයික සහයෝගිතාවය හා කාර්යාල බලපෑම වෙන් වෙන්ව විස්තර කළ හැක.

8.1.1 ප්‍රත්‍යාශ්‍ය ආයතනමය සහයෝගිතාවය

ප්‍රත්‍යාශ්‍ය ආයතනමය සහයෝගිතාවය යනුවෙන් අදහස් වන්නේ සේවකයා හා ආයතනය අතර අනෙකානා බැදියාවක් හා විශ්වාසයක් උපද්‍රවන ඉහළ ගුණත්වයෙන් හෙවි සමාජ භූවමාරු සබඳතාවන් පවත්වා ගැනීමයි^[128-129]. මේ තුළින් සේවකයන් දිරිගැන්වී සංවිධානයේ කාර්යාල ඉහළ නැංවීම තුළින් ආයතනයේ අවසාන අරමුණ කරා ලගා විය හැක^[130-131]. මානසික ගිවිසුමක දී අවධාරණය කරනුයේ ඉටු වූ දෙය හා පොරොන්දු වූ දෙය අතර වෙනස වූව ද ආයතනමය සහයෝගිතාවය නමැති සංකල්පයෙන් පෙන්වනුයේ ආයතනය පොරොන්දු වූ දී තොට ආයතනය ඉටු කරන දේ පිළිබඳ දැනෙන අවබෝධය පමණි^[132]. ප්‍රත්‍යාශ්‍ය ආයතනමය සහයෝගිතාව මානසික ගිවිසුම කඩවලීම නිසා ඇතිවන සාරාත්මක බලපෑම අඩු කිරීමට අදාළ සේවය අරක්ෂකයන් ලෙස පවතින අතර ඔවුන් එසේ කියා සිටිනුයේ ප්‍රත්‍යාශ්‍ය ආයතනමය සහයෝගිතාවය තුළින් ඉහළ සමාජ සහයෝගිතාවයක් ඇතිවනුයේ ඒ හරහා විශ්වාසය, කැපවීම හා කැමැත්ත වැඩිදියුණු වන නිසාවෙනි^[133]. කිහිපම් පුද්ගලයෙකු සිටි ආයතනය සමග අඩු ගුණාත්මක සබඳතාවයක් පවතී නම් ඔවුන්ගේ මානසික ගිවිසුම කඩවලීමට ඉහළ බලපෑමක් ඇති වන අතර එම නිසා අඩු කැපවීමක් හා ඉහළ ඉවත් වී යාමේ හැකියාවක් ද පවතිනු ඇතු^[134].

8.1.2 භූවමාරු මතවාදයන්

භූවමාරු මතවාදයන් යනු පුද්ගලයා හා ආයතනය අතර පවතින අනෙකානා සම්බන්ධතාවයෙන් උරුම වන පුද්ගල වෙනස් වීම වේ^[135-136]. භූවමාරු මතවාදය මතෙන් විද්‍යාත්මක ගිවිසුම උල්ලංසනය වීම සහ කාර්යාල අතර සම්බන්ධතාවය අධ්‍යයනය කළ හැකි විව්‍යායමය ස්වභාවයක් ගනී^[137-139]. මතෙන් විද්‍යාත්මක උල්ලංසනය හා කාර්යාල පිළිබඳ සම්බන්ධතාවය අධ්‍යනයේ දී භූවමාරු මතවාදයන් යනු සිතේ පවත්නා හැකිමකි^[140-142]. ඉහළ භූවමාරු මතවාදයන් පවතින පුද්ගලයන් ඔවුන්ට ලැබිය යුතු දී ද ඔවුන්ගේ කාර්යයන් සඳහා ඉහළ ප්‍රතිලාභයන් ද අපේක්ෂා කරන අතර ඔවුන්ට දැනෙනුයේ තම සංවිධානය ඔවුන්ගේ ගායගැනීයෙකු වන බවයි^[143]. තවද ඔවුන් නිතරම සිතනුයේ ඔවුන් ආයතනය වෙනුවෙන් ලබාදෙන දේට වඩා ඔවුන්ට ආයතනයෙන් ලැබෙන දේ සාපේක්ෂව අඩු ප්‍රමාණයක් බවයි^[144]. එහි ප්‍රතිඵලයන් ලෙස ඉහළ භූවමාරු මතවාදයන් පවතින පුද්ගලයෙකු වාස්ත්වික වශයෙන් සාධාරණ සබඳතාවයන් තිබෙන අවස්ථාවන් වූවද ඔවුන්ට දැනෙනුයේ ඔවුන්ට ආයතනයෙන් අසාධාරණයක් වන බවයි^[145]. තව දුරටත් ඉහළ භූවමාරු මතවාදයන් සහිත පුද්ගලයන් පහළ සමාජ වගකීමක් පෙන්නුම් කරන අතර ඔවුන් ඉහළ ප්‍රතිලාභ උදෙසා සිය වැඩි ජීවිතය ද කැප කිරීමට පෙළඳීමි^[146]. එමෙන්ම පහළ භූවමාරු මතවාදයන් සහිත පුද්ගලයන් ආයතනය ඔවුන්ට ලබාදෙන සාධාරණත්වය හෝ ඉටු

කරන වගකීම් මත අඩු සංවේදිතාවයක් පෙන්වන අතර ඔවුන් ඒ මත ඔවුන්ගේ කාර්යාල වෙනස් කිරීමත් සිදු නොකරනු ඇතු [147]. ඉහළ තුවමාරු මතවාදයන් ඇති පුද්ගලයන් මානසික ගිවිසුම් උල්ලසනය වීම හමුවේ ඉතා සැලකිය යුතු මට්ටමකින් සිය කාර්යාල අඩු කිරීමට පෙළඳීමු ඇත.

8.1.3 සංවිධාන පුරවැසි හාවාත්මක වර්යාවන්

රූප සටහන් අංක 04 ට අනුව සංවිධාන පුරවැසි හාවාත්මක වර්යාවන් යන්නෙන් අදහස් වන්නේ ආයතනය විසින් විධිමත් ප්‍රතිලාභ නොලැබුන ද ආයතනයේ සඡ්ලදායිතාවයට පහසුකම් සපයන අභිමතාත්‍යසාරී වර්යාවන් වේ. සංවිධාන පුරවැසි හාවාත්මක වර්යාවන් ප්‍රවේශය වඩාත් අදාළ වනුයේ මානසික ගිවිසුමකින් ආයතනය හා සේවකයා අතර සමාජ තුවමාරු සඛ්‍යතාවය තීරුපනය කරන බැවිනි [148]. ඒ අනුව කිසියම් සේවකයෙක් හට තම ආයතනය තමාට ඉටුකළ යුතු වගකීම් කොටස නොපිරිහෙළා ඉටු කරන බව දැනෙන විට ඔහු ද පෙරලා ආයතන වෙත ඉහළ කාර්යාලයක් ලබාදෙන අතර ඒ තුළින් වකාකාරව ආයතනයේ අරමුණු ඉටු කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. ඒස්ම කිසියම් සේවකයෙක් හට තම ආයතනය විසින් තමා වෙත ඉටු කළ යුතු යැයි සිතෙන වගකීම් ඉටු නොවන බව හැඟී ගියහොත් ඔහු හෝ ඇය අඩු කාර්යාලයන් ජනිත කිරීමට පෙළඳීමේ.

8.2 මත්‍ය විද්‍යාත්මක ගිවිසුම් උල්ලසනය හා රැකියා කාර්යාලවල අතරමැදියෙකු වශයෙන් සමාජ තුවමාරුව කටයුතු කිරීම.

ගිවිසුම් උල්ලසනය හා රැකියා කාර්යාලවල අතරමැදියෙකු ලෙස සමාජ තුවමාරුව කටයුතු කරනු ලැබේ. සැම පුද්ගලයෙක්ම මත්‍ය විද්‍යාත්මක ගිවිසුම් උල්ලසනයට සමාන ලෙස ප්‍රතිචාර නොද්ක්වයි [149-150]. මත්‍ය විද්‍යාත්මක ගිවිසුම් උල්ලසනය වීමක ද පුද්ගල බලපෑම එකිනෙකාගෙන් වෙනස් ලෙස සමාජ තුවමාරුවේදී බලපානු ලබයි. සමාජ තුවමාරුව යනු දිගු කාලීන හා ගුණාත්මයෙන් ඉහළ සේවක සම්බන්ධතාවයන් ඇති කර ගැනීමයි [151].

සමාජ තුවමාරු ත්‍යායේ ගොඩනැගීම් 3ක් දක්නට ලැබේ. ඒවා නම් සමාජ තුවමාරු සම්බන්ධතා [152], සංවිධාන සහයෝගිතාවය [153], සංවිධාන පිළිබඳ විශ්වාසය [154-155].


සංවිධාන සහයෝගිතාවයේ දී සේවකයන් වෙත තවමත් ඉටු නොවූ වගකීම් ඉටු කිරීම සඳහා අවධානය යොමු කරයි [156-158]. සංවිධානය පිළිබඳ විශ්වාසය යනු අතිත සිද්ධීන් පිළිබඳ විශ්වාස කළ හැකි බව හා අවංක හාවයයි [159]. සමාජ තුවමාරු සම්බන්ධතාවය යනු සේව්‍යා හා සේවකයා විසින් සමාජ හාවාත්මක පැතිකඩ වෙනස් කිරීමයි [160].

Shore සහ අන් අය [161] සහ Matthijs, Bal, Chiaburu සහ Jansen [162] දක්වන පරිදි මේ සඳහා තරගකාරී සමෝධානික බලපෑම් 2ක් යෝජනා කර ඇති අතර ඒවා ස්වාරක්ෂණය හා ත්වරණය වේ.

ස්වාරක්ෂණ උපකල්පිතයට අනුව ගිවිසුම උල්ලංසනය හා රැකියා කාර්යාලිල අතර පවතින සම්බන්ධතාවය පෙන්නුම් කරයි. ඉහළ සමාජ ඩුවමාරුවක් පවතින විට ගිවිසුම උල්ලංසනය හා කාර්යාලිල අතර පවතින සාමාන්‍යමක සම්බන්ධතාවය අඩු කරයි. ඉහළ සමාජ ඩුවමාරුවක් පවතින සේවකයන් මතෙක විද්‍යාත්මක උල්ලංසන ගැන සිතන්නේ අඩු හානියක් හා සිය පරමාර්ථ කෙරෙහි අඩු බලපෑමක් ඇති කරනු ලබන බවයි^[163-164]. එසේම සංවිධානය පිළිබඳ විශ්වාසය ඉහළ ගිය විට මතෙක විද්‍යාත්මක උල්ලංසනය අඩු මට්ටමක පවතී. එනම් සමාජ ඩුවමාරුව ඉහළ ගිය විට මතෙක විද්‍යාත්මක උල්ලංසනයක් ඇති වුවද කාර්යාලිල අඩු තොකරයි. නමුත් පහළ සමාජ ඩුවමාරුවක් ඇති විට සේවකයන් ඉතා ගක්කිමතක් ලෙස ගිවිසුම උල්ලංසනයට ප්‍රතිචාර දක්වයි. එනම් කාර්යාලිල අඩු කරයි. තවද පුද්ගලයන් තුළ පවතින ඉහළ සමාජ ඩුවමාරුව ගිවිසුම උල්ලංසනය හා රැකියා කාර්යාලිල අතර පවතින සාමාන්‍යමක සම්බන්ධතාවය අඩු කරයි.

Matthijs, Bal, Chiaburu සහ Jansen^[165] දක්වන පරිදි මෙම ස්වාරක්ෂණය උපකල්පිත සම්බන්ධතාවය රුප සටහන 05 න් දැක්වේ.

රුප සටහන 5: Matthijs, Bal, Chiaburu සහ Jansen^[166] දක්වන පරිදි ස්වාරක්ෂණය උපකල්පිතය



මතෙක විද්‍යාත්මක ගිවිසුම උල්ලංසනය
මූලාශ්‍රය: Matthijs, Bal, Chiaburu and Jansen^[167].


Matthijs, Bal, Chiaburu සහ Jansen^[168] දක්වන පරිදි ස්වාරක්ෂණය උපකල්පිතය පිළිබඳ කෙටි විස්තරයක් පහත දක්වා ඇත.

ඉහත ප්‍රස්ථාරයට අනුව ඉහළ සමාජ ඩුවමාරුවක් පවතින විට මතෙක විද්‍යාත්මක උල්ලංසනය කාර්යාලිල කෙරෙහි දැඩි බලපෑමක් ඇති තොකරයි. නමුත් පහළ සමාජ ඩුවමාරුවක් පවතින විට මතෙක විද්‍යාත්මක උල්ලංසනය කාර්යාලිල කෙරෙහි දැඩි බලපෑමක් ඇති කරයි. එය දළ බැඳුමක් ඇති රේඛාවෙන් පෙන්නුම් කරයි. ඉහළ සමාජ ඩුවමාරුවක් පවතින විට මතෙක විද්‍යාත්මක උල්ලංසනය ඉහළ ගිය ද කාර්යාලිල එතරම් පහළ තොයයි. නමුත් පහළ සමාජ ඩුවමාරුවේ දී මතෙක විද්‍යාත්මක

උල්ලෙනය ඉහළ හිය විට කාර්යාල විගයෙන් පහළ බසි. එනම් මෙහිදී මතේ විද්‍යාත්මක උල්ලෙනය කාර්යාල කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරයි.

Matthijs, Bal, Chiaburu සහ Jansen^[169] දක්වන පරිදි ත්වරණය උපකල්පිතයට අනුව මතේ විද්‍යාත්මක උල්ලෙනය හා කාර්යාල කෙරෙහි සමාජ ප්‍රවමාරුව බලපාන ආකාරය රුප සටහන 06 න් දැක්වේ.

රුප සටහන 6: Matthijs, Bal, Chiaburu සහ Jansen^[170] දක්වන පරිදි ත්වරණය උපකල්පිතය



මූලාශ්‍රය: Matthijs, Bal, Chiaburu and Jansen^[171].

Matthijs, Bal, Chiaburu සහ Jansen^[172] දක්වන පරිදි ත්වරණය උපකල්පිතයට අනුව මතේ විද්‍යාත්මක උල්ලෙනය හා කාර්යාල කෙරෙහි සමාජ ප්‍රවමාරුව බලපාන ආකාරය පිළිබඳ කෙටි විස්තරයක් පහත දක්වා ඇත.

ඉහළ සමාජ ප්‍රවමාරුවේ දී සංවිධානයේ සහයෝගය හා විශ්වාසය අතර සම්බන්ධතාවය සේවක හා සේවකයා අතර ඇති කරයි. එම නිසා මතේ විද්‍යාත්මක උල්ලෙනයක දී ඉහළ සමාජ ප්‍රවමාරුවක් ඇති විට කාර්යාල කෙරෙහි දැඩි බලපෑමක් ඇති කරයි. එනම් ඉහළ සමාජ ප්‍රවමාරුවක් පවතින විට මතේ විද්‍යාත්මක උල්ලෙනයක දී සේවකයන් එයට ඉක්මනින්ම ප්‍රතිචාර දක්වයි. නමුත් පහළ සමාජ ප්‍රවමාරුවක් ඇති විට මතේ විද්‍යාත්මක උල්ලෙනයක් සිදු වුවත් තැනත් කාර්යාල වලට දැඩි බලපෑමක් ඇති තොකරයි. එනම් පහළ සමාජ ප්‍රවමාරුවක දී මතේ විද්‍යාත්මක උල්ලෙනයක් සිදු වූ විට කාර්යාල අඩු කරයි. ත්වරණය උපකල්පිතය අනුව පහළ සමාජ ප්‍රවමාරුවක් ඇති සේවකයන්ගේ කාර්යාල සමග සාපු ගක්තිමත් සම්බන්ධතාවයක් තොදක්වයි. මේ හේතුව මුළුන්ට මතේ විද්‍යාත්මක උල්ලෙනය දැඩි බලපෑමක් එල්ල තොකරන බැවිනි. එය මද බැවුමක් ඇති රේඛාවෙන් පෙන්නුම් කරනු ලබයි. නමුත් ඉහළ සමාජ ප්‍රවමාරුවක් ඇති සේවකයන්ට මතේ විද්‍යාත්මක උල්ලෙනය කාර්යාල කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරයි.

8.2.1 ඩුවමාරු සම්බන්ධතා

සමාජ ඩුවමාරු සම්බන්ධතා යනු සේවකයන් හා සංචිතානය අතර මූල්‍ය තොට්‍ය හා දිගු කාලීන අනෙකුත්තා සම්බන්ධතාවයන් පවත්වා ගැනීමයි^[173-174]. සමාජ ඩුවමාරු සම්බන්ධතාවය සේව්‍ය-සේවක, සමාජ-භාවාත්මක සම්බන්ධතාවයේ පැතිකඩි පෙන්නුම් කරයි. තවද මේ තුළින් සේවා නියුත්තියේ ගණාත්මකභාවය ද ලබා දේ^[175]. Morrison සහ Robinson^[176] දක්වන පරිදි ගිවිසුම උල්ලංසනය ආරම්භ වන්නේ ඇශාත්මක හැඟීම් නිරමාණය කිරීමේ ක්‍රියාවලියෙනි.

සේව්‍ය හා සේවකයන් අතර ඉහළ සමාජ ඩුවමාරුවක් ඇති විටකදී සංචිතානයේ මත්ත් විද්‍යාත්මක උල්ලංසනයක් ඇති වූ විට සේවක විශ්වාසය අඩු වී, දිගු කාලීන සම්බන්ධතාවය පළදු වීමක් සිදු වේ^[177]. ප්‍රතිඵල වශයෙන් කාර්යාලා පහළ යයි. මත්ත් විද්‍යාත්මක ගිවිසුම උල්ලංසනය, රැකියා කාර්යාලා සහ සංචිතාන පුරවැසි තාත්මක වර්යාවන් අතර අතරමැදියෙකු වශයෙන් සමාජ ඩුවමාරුව කටයුතු කරයි. විශේෂයෙන්ම ඉහළ සමාජ ඩුවමාරු සම්බන්ධතාවය මත්ත් විද්‍යාත්මක උල්ලංසනය හා හැසිරීම් ප්‍රතිචිජාක අතර සානාත්මක බලපෑම ඉහළ තාවයි.

8.2.2 සංචිතාන සහයෝගය

සංචිතාන සහයෝගය අගය කරන ආයතනය තමන්ට හොඳින් සලකන බවටත් තමන්ගේ දායකත්වය සේව්‍ය දැඩි ලෙස අගය කරන බවටත් සේවකයා විසින් විශ්වාසය කරනු ලබයි^[178-79]. එසේම මත්ත් විද්‍යාත්මක උල්ලංසනයක දී රැකියා කාර්යාලා සංචිතාන පුරවැසිභාවාත්මක වර්යාවන්වල අතරමැදියෙකු වශයෙන් සංචිතාන සහයෝගීව කටයුතු කරයි.

8.2.3 සංචිතානය පිළිබඳ විශ්වාසය

විශ්වාසය හා බැඳීම් යනු සම්පාදනයන් ලබාදෙන සංක්ලේෂණ 2කි^[180-181]. විශ්වාසය යනු දෙපාර්තමේන්තු අනෙකාත්තා බැඳීම් හා වගකීම් ඉටු කළ විට සමාජ ඩුවමාරුවක් නිමරාණය වීමයි^[182-183]. මත්ත් විද්‍යාත්මක ගිවිසුම උල්ලංසනය, රැකියා කාර්යාලා හා සංචිතාන පුරවැසිභාවාත්මක වර්යාවන් අතර අතරමැදියෙකු වශයෙන් විශ්වාසය කටයුතු කරයි. විශේෂයෙන්ම ඉහළ විශ්වාසය, මත්ත් විද්‍යාත්මක උල්ලංසනය හා හැසිරීම් ප්‍රතිඵල අතර සාණාත්මක සම්බන්ධතාවය ඉහළ තාවයි.

මේ අනුව Aiken සහ West^[184] දක්වන පරිදි මත්ත් විද්‍යාත්මක ගිවිසුම උල්ලංසනය හා රැකියා කාර්යාලා අතර සම්බන්ධතාවය මෙසේ සාරාංශ ගතකළ හැක.

- මත්ත් විද්‍යාත්මක ගිවිසුම උල්ලංසනය රැකියා කාර්යාලා සමග සාණාත්මක සම්බන්ධතාවයන් ඇත.
- මත්ත් විද්‍යාත්මක උල්ලංසනය රැකියා කාර්යාලා හා සංචිතාන පුරවැසිභාවාත්මක වර්යාවන් අතර අතරමැදියෙකු වශයෙන් සමාජ ඩුවමාරු සම්බන්ධතාවය කටයුතු කරයි.

- මතෙක් විද්‍යාත්මක ගිවිසුම උල්ලෙනය හා කාර්යාලිල හා සංවිධාන පුරවැසිහාවාත්මක වර්යාවන් අතර අතරමැදියෙකු වගයෙන් සංවිධාන සහයෝගය කටයුතු කරයි.
- මතෙක් විද්‍යාත්මක ගිවිසුම උල්ලෙනය හා කාර්යාලිල හා සංවිධාන පුරවැසිහාවාත්මක වර්යාවන් අතර අතරමැදියෙකු වගයෙන් විශ්වාසය කටයුතු කරයි.

9. නිගමනය

මතෙක් විද්‍යාත්මක ගිවිසුමක් ප්‍රධාන කොට හටගන්නේ පුද්ගලික මානසික බැඳීම් මූල්‍යාචාර ගෙන වන අතර එය පුද්ගලයා හා ආයතනය අතර අතෙක්තාව අවබෝධය හා විශ්වාසය මත ඇතිවන ව්‍යෙන ගිවිසුමක් ලෙස හැඳින්විය තැක. ආයතනයක් රැකියා නිර්මාණය කරන අවස්ථාවේදීම මෙම මානසික ගිවිසුම නිර්මාණය කරගන්නා අතර පුද්ගලයෙකු රැකියා දුන්වීමක් දුටුවිට මෙම ගිවිසුම නිර්මාණය කරගනු ලබයි. පසුව මෙය කෙමෙන් දෙපාර්තමේන්තු අතර තවදුරටත් ඇතිවන විශ්වාසය හා දෙපාර්තමේන්තු අපේක්ෂා මුද්‍රණ්පත්වීම මත වර්ධනය වන අතර මෙම එකිනෙක පාර්ශවයන්ගේ අදහස් විතැන්වීමෙන් ගිවිසුම උල්ලෙනය වේ. මතෙක් විද්‍යාත්මකව ගිවිසුමක් කඩවීම හා රැකියාලිල අතර සම්බන්ධය විවිධ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන අතර මේ සඳහා සමාජ පුවමාරු ත්‍යාය අතරමැදියෙකු ලෙස කටයුතු කරයි. සාරාංශයක් ලෙස ගත්කළ ඉහළ පුවමාරු මතවාදයන් ඇති පුද්ගලයන් මානසික ගිවිසුම කඩවීම හමුවේ ඉතා සැලකියයුතු මට්ටමකින් සිය කාර්යාලිල අඩුකිරීමට පෙළමෙනු ඇත. ඒ අනුව පෙනීයන්නේ මානසිය ගිවිසුම කඩවීම හා රැකියා කාර්යාලිල අතර අනුලෝධ සබඳතාවයක් පවතින බවයි. මේ අමතරව ආයතනමය සහයෝගීතාවය, පුවමාරු සබඳතා, පුවමාරු මතවාදයන්, ආයතනය පිළිබඳ විශ්වාසය ආදි විවල්‍යායන් ද මෙම මානසිය ගිවිසුම කඩවීම හා කාර්යාලිල අතර සම්බන්ධතාවය විවලනය කරන ප්‍රමාණක හා ප්‍රවාහක විවල්‍යායන් ලෙස කටයුතු කරන අතර පුද්ගලයා වෙනස්කම් හා බඳා වී මෙම සබඳතාවය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් ස්වරුපයක් උසුලනු ලබයි.

ආක්‍රිත ග්‍රන්ථ

- 01 Robinson, SL & Rousseau, DM 1994, ‘Violating the Psychological contract: not the expectation but the norm’, *Journal of Organizational Behaviour*, Vol.15, No.5, pp. 389-400.
- 02 Opatha, HHDNP 2009, *Human Resource Management*, Authour, Colombo.
- 03 Anderson, N & Schalk, R 1998, ‘The Psychological Contract in retrospect and prospect’, *Journal of Organizational Behavoiur*, Vol. 19, pp. 637-647.
- 04 *Ibid*
- 05 Anderson, J & Gerbing, D 1994, ‘Structural equation modeling in practice: A review and recommended two-step approach’, *Psychological Bulletin*, Vol. 103, pp. 411–423.
- 06 *Ibid*
- 07 Rousseau, DM 1989, ‘Psychological and implied contract in organizations’, *Employee Responsibilities and Rights Journal*, Vol. 2, pp. 121-139.
- 08 Schein, EH 1965, *Organizational Psychology*, Prentice-Hall, Englewood Cliffs, NJ.
- 09 Rousseau, DM 1989, ‘Psychological and implied contract in organizations’, *Employee Responsibilities and Rights Journal*, Vol. 2, pp. 121-139.

- 10 Slawson DW 1996, 'Binding promises: the late 20th Century reformation of contract law', Vol 22, pp. 221-249. Princeon university press.
- 11 Rousseau, DM 1989, 'Psychological and implied contract in organizations', *Employee Responsibilities and Rights Journal*, Vol. 2, pp. 121-139.
- 12 Schein, EH 1965, *Organizational Psychology*, Prentice-Hall, Englewood Cliffs, NJ.
- 13 Lo, S & Aryee, S 2003, 'Psychological Contract Breach in a Chinese Context: An integrative approach', *Journal of Management Studies*, Vol. 40, pp. 1005-20.
- 14 Rousseau, DM 1989, 'Psychological and implied contract in organizations', *Employee Responsibilities and Rights Journal*, Vol. 2, pp. 121-139.
- 15 Schein, EH 1965, *Organizational Psychology*, Prentice-Hall, Englewood Cliffs, NJ.
- 16 Nesterkin, DA 2013, 'Organizational Change and Psychological Rectance', *Journal of Organizational Change Management*, Vol. 26, No. 3, pp. 573-594.
- 17 Rousseau, DM 1989, 'Psychological and implied contract in organizations', *Employee Responsibilities and Rights Journal*, Vol. 2, pp. 121-139.
- 18 Greller, MM 1994, 'Human Resource Practise: Administrative Contact makers', *Human Resource Management*, Vol. 53, pp. 385-402.
- 19 Nesterkin, DA 2013, 'Organizational Change and Psychological Rectance', *Journal of Organizational Change Management*, Vol. 26, No. 3, pp. 573-594.
- 20 *Ibid*
- 21 Terborg, JR 1981, 'International Psychology And research on Human Behaviour in Organizations', *Academy Of Management Review*, Vol. 6, pp. 569-576.
- 22 Restubog, SCD, Hornsey, MJ, Bordia, P & Esposo, SR 2008, 'Effects of Psychological Contract Breach on organizational Citizenship Behaviour: Insights from the group volume model', *Journal of Management*, Vol. 18, pp. 376-386.
- 23 David, C, Thomas, SR, Fitzsimmons, EC, Ravlin, KY, Bjorn, ZE & Burzantny, C 2010, 'Psychological Contract across Cultures', *Organizational Studies*, Vol. 31, pp. 1437-1458.
- 24 Dunahee, MH & Wangler, LA 1974, 'The Psychological Contract: A Conceptual Structure for Management/Employee Relations', *Personnel Journal*, pp. 518-526.
- 25 Guest, DE, Convey, N, Brinner, R & Dickman, M 1996, *The state of psychological Contract In Employment*, Institute of Personnel and Development, London.
- 26 Dunahee, MH & Wangler, LA 1974, 'The Psychological Contract: A Conceptual Structurer Management/Employee Relations', *Personnel Journal*, pp. 518-526.
- 27 Cohen, 2011, 'Values and psychological Contracts: In Theeir Relationship to Commitment in the Workplace', *Career Development International*, Vol. 16, No. 7, pp. 646-667.
- 28 *Ibid*
- 29 Dunahee, MH & Wangler, LA 1974, 'The Psychological Contract: A Conceptual Structurer Management/Employee Relations', *Personnel Journal*, pp. 518-526.
- 30 Endler, NS & Magnusson, D 1976, 'Towards an Interactional Psychology of Personaliy', *Psychological Bulletin*, Vol. 83, pp. 956-974.
- 31 Terborg, JR 1981, 'International Psychology And research on Human Behaviour in Organizations', *Academy Of Management Review*, Vol. 6, pp. 569-576.
- 32 Opatha, HHDNP 2009, *Human Resource Management*, Authour, Sri lanka.
- 33 Rousseau, DM & Parks, JM 1993, 'The Contracts of individuals and organizations', *Research in Organizational Behaviour*, Vol. 15, pp. 1-43.
- 34 Dlau, PM 1964, *Exchange and Power In Social life*, NewYork, John Wiley.
- 35 Emerson, R 1981, Social exchange Theory, In M. Rosenberg and R. Tourner (Eds.), *Social Psychology, Sociological Perspective*, New York, Basic Book, pp. 30-65.
- 36 Harbok, A 2003, 'The Psychological Contract of Experienced Collage Instruction,

- Unpublished Doctoral Dissertation, University of Saskatchewan, Saskatoon, SK.
- 37 Rousseau, DM 1990, 'New hire Perception of their own and Their Employee's obligation: A study of Psychological Contract', *Journal of Organizational Behaviour*, Vol. 11, pp. 389-400.
- 38 Millward, LJ 1995, 'Psychological contracts, organizational and job commitment', *Journal of Human Resources*, Vol. 40, pp. 1836-83.
- 39 Emmerik, HV & Sanders, K, 2014, 'Social embeddedness and job performance of tenured and non-tenured professionals', *Human Resource Management Journal*, Vol. 14, No. 1, pp. 40-54
- 40 Mannring & Krdd 1977, 'Re-examining the effects of psychological contract violations: unmet expectations and job dissatisfaction as mediators', *Journal of Organizational Behavior*, Vol. 21, pp. 25-42.
- 41 Millward, LJ & Hopkins, LJ 1998, 'Psychological contracts, organizational and job commitment', *Journal of Applied Social Psychology*, Vol. 28, pp. 1530-56.
- 42 Emerson, R 1981, Social exchange Theory, In M. Rosenberg and R. Tourner (Eds.), *Social Psychology, Sociological Perspective*, New York, Basic Book, pp. 30-65.
- 43 *Ibid*
- 44 Rousseau, DM 1995, *Psychological contract in Organizations: Understanding written and Unwritten agreement*, Sage, Thousand Oaks, CA.
- 45 *Ibid*
- 46 Shore, LM, Terrick, LE, Lynch, P & Barksdale, K 2006, 'Social and economic exchange: Construct Development and Validation', *Journal of Applied Social Psychology*, Vol. 36, No. 4, pp. 837-867.
- 47 *Ibid*
- 48 Eiseberger, R, Lynch, P, Aselage, J & Rohdieck, S 2004, 'Who Takes The most Revenge?, individual differences In Negative Reciprocity Norm Endorsement', *Personality and Social Psychology Bulletin*, Vol. 30, No. 6, pp. 787-99.
- 49 Robinson, SL, Kraatz, MS & Rousseau, DM 1994, 'Change in Obligations and The Psychological Contract: A longitudinal Study', *Academy of Management Journal*, Vol. 37, pp. 137-152.
- 50 Pate, J 2005, 'The Change In Contours of psychological Contract', *Journal of European Industrial Training*, Vol. 30, pp. 32-47.
- 51 Miles, E, Hatfield, J & Huseman, R 1994, 'Euity Sensitivity and outcome Important', *Journal of Organizational Behavior*, Vol. 15, No. 7, pp. 585-596.
- 52 *Ibid*
- 53 Raja, U, John, G & Ntalianis, F 2004, 'The Impact of Personality on psychological Contract', *Academy of Management Journal*, Vol. 47, pp. 350-67.
- 54 *Ibid*
- 55 Robinson, SL, Kraatz, MS & Rousseau, DM 1994, 'Change in Obligations and The Psychological Contract: A longitudinal Study', *Academy of Management Journal*, Vol. 37, pp. 137-152.
- 56 Guest, DE, Conway, N, Brinner, R & Dickman, M 1996, 'The State of the Psychological contract in Employment', *Institute of Personal and Development*, London.
- 57 Conway, N & Brinner, RB 2005, *Understanding Psychological Contract at work: Article evaluation of theory and Research*, Oxford University Press, New York, NY.
- 58 Rousseau, DM 1995, *Psychological contract in Organizations: Understanding written and Unwritten agreement*, Sage, Thousand Oaks, CA.
- 59 Suazo, MM 2009, 'The Mediating Role of Psychological Contract Violation on the realtions Betwenn Psychological Contract Breach and work- Related Attitudes and

- beaviours', *Journal of Managerial Psychology*, Vol. 19, pp. 136-160.
- 60 *Ibid*
- 61 Morrison, EW & Robbinson, SL 1997, 'When Employees Feel Betrayed: A model of How Psychhological Contract Violation Develops', *Academy Of Management Review*, Vol. 22, pp. 226-256.
- 62 Rousseau, DM 1990, 'New hire Perception of their own and Their Employee's obligation: A study of Psychological Contract', *Journal of Ornganizational Behaviour*, Vol. 11, p. 389.
- 63 *Ibid*
- 64 Ashford, SJ & Cummings, LL 1983, 'Feedback as an individual Resource: Personal Strategies of Creating information', *Organizational Behaviour and Human Performance*, pp. 32-37.
- 65 *Ibid*
- 66 Morrison, EW & Robbinson, SL 1997, 'When Employees Feel Betrayed: A model of How Psychhological Contract Violation Develops', *Academy Of Management Review*, Vol. 22, pp. 226-256.
- 67 Rousseau, DM 1990, 'New hire Perception of their own and Their Employee's obligation: A study of Psychological Contract', *Journal of Ornganizational Behaviour*, Vol. 11, pp. 389-400.
- 68 Dunahee, MH & Wangler, LA 1974, 'The Psychological Contract: A Conceptual Structure for Management/Employee Relations', *Personnel Journal*, pp. 518-526.
- 69 *Ibid*
- 70 Morrison, EW & Robbinson, SL 1997, 'When Employees Feel Betrayed: A model of How Psychhological Contract Violation Develops', *Academy Of Management Review*, Vol. 22, pp. 226-256.
- 71 Conway, N & Brinner, RB 2005, *Understanding Psychological Contract at work: Article evaluation of theory and Research*, Oxford University Press, New York, NY.
- 72 Suthan, G & Griffin, MA 2004, 'Integrating Expectations, Experience and Psychological Contract Violation: A Longitudinal Study of New Professional', *Journal f Occupatinal and Organizational Psychology*, Vol.77. pp. 493-514.
- 73 Organ, DW 1988, *Organizational Citizenship behavior: The Good Soldier Syndrome*, Lexington Books, Lexington, MA.
- 74 Podsakoff, PM & MacKenzie, SB 1997, 'Impact of organizational citizenship behavior on organization performance: a review and suggestion for future research', *Human Performance*, Vol. 10, No. 2, pp. 133-155.
- 75 Robinson, SL & Rousseau, DM 1996, 'Violating the Psychological contract: not the expectation but the norm', *Journal of Organizational Behaviour*, Vol. 15, No. 5, pp. 389-400.
- 76 Morrison, EW & Robbinson, SL 1997, 'When Employees Feel Betrayed: A model of How Psychhological Contract Violation Develops', *Academy Of Management Review*, Vol. 22, pp. 226-256.
- 77 Kickul, J, Lester, SW & Belgio, E 2004, 'Attitudanal and behavior outcomes of Psychological Contract Breach: a Cross cultural Comparison of the Unites State and Honkong Chinese', *International Journal of Cross Cultural Management*, Vol. 4. pp. 229-252.
- 78 Suazo, MM 2009, 'The Mediating Role of Psychological Contract Violation on the realtions Betwenn Psychological Contract Breach and work- Related Attitudes and beaviours', *Journal of Managerial Psychololy*, Vol. 19, pp. 136-160.
- 79 Kickul, J, Lester, SW & Belgio, E 2004, 'Attitudanal and behavior outcomes of Psychological Contract Breach: a Cross cultural Comparison of the Unites State and

- Honkong Chinese', *International Journal of Cross Cultural Management*, Vol. 4. pp. 229-252.
- 80 Suazo, MM 2009, 'The Mediating Role of Psychological Contract Violation on the realtions Betwenn Psychological Contract Breach and work- Related Attitudes and beaviours', *Journal of Managerial Psychololy*, Vol. 19, pp. 136-160.
- 81 Lester, SW, Turnley, WH, Blood Good, JM & Bolino, MC 2002, 'Not Seeing Eye to Eye:Differences in Supervisor and Subordinate Perceptions of and Attributions for Psychological Contract Breach', *Journal of Organizational Behaviour*, Vol. 23, pp. 39-56.
- 82 Restubog, SLD, Hornsey, MJ, Bordia, P & Esposo, SR 2008, 'Effects of psychological contract breach on organizational citizenship behaviour: Insights from the group value model', *Journal of Management Studies*, Vol. 45, No. 8, pp. 81377-1400. doi:
- 83 Robinson, SL, Kraatz, MS & Rousseau, DM 1994, 'Change in Obligations and The Psychological Contract: A longitudinal Study', *Acdeemy of Management Journal*, Vol, 37, pp. 137-152.
- 84 Kickul, J, Lester, SW & Belgio, E 2004, 'Attitudanal and behavior outcomes of Psychological Contract Breach: a Cross cultural Comparison of the Unites State and Honkong Chinese', *International Journal of Cross Cultural Management*, Vol. 4. pp. 229-252.
- 85 Restubog, SLD, Hornsey, MJ, Bordia, P & Esposo, SR 2008, 'Effects of psychological contract breach on organizational citizenship behaviour: Insights from the group value model', *Journal of Management Studies*, Vol. 45, No. 8, pp. 81377-1400. doi:
- 86 Robinson, SL, Kraatz, MS & Rousseau, DM 1994, 'Change in Obligations and The Psychological Contract: A longitudinal Study', *Acdeemy of Management Journal*, Vol, 37, pp. 137-152.
- 87 Conway, N & Brinner, RB 2005, *Understanding Psychological Contract at work: Article evaluation of theory and Research*, Oxford University Press, New York, NY.
- 88 Zhao, H, Wayne, SJ, Glibkowski, BC & Bravo, J 2007, 'The impact of psychological contract breach on work-related outcomes: a meta-analysis', *Personeel Psychology*, Vol. 60, No. 3, pp. 647-680.
- 89 Suthan, G & Griffin, MA 2004, 'Integrating Expectations, Experience and Psychological Contract Violation: A Longitudinal Study of New Professional', *Journal of Occupatinal and Organizational Psychology*, Vol. 77. pp. 493-514.
- 90 Conway, N & Brinner, RB 2005, *Understanding Psychological Contract at work: Article evaluation of theory and Research*, Oxford University Press, New York, NY.
- 91 *Ibid*
- 92 *Ibid*
- 93 Robbinson, SL & Rousseau, DM 1996, 'Violating the Psychological contract:not the expectation but the norm', *Journal of Organizational Behaviour*, Vol. 15, No. 5, pp. 389-400.
- 94 Morrison, EW & Robbinson, SL 1997, 'When Employees Feel Betrayed: A model of How Psychhological Contract Violation Develops', *Academy Of Management Review*, Vol. 22, pp. 226-256.
- 95 Kickul, J, Lester, SW & Belgio, E 2004, 'Attitudanal and behavior outcomes of Psychological Contract Breach: a Cross cultural Comparison of the Unites State and Honkong Chinese', *International Journal of Cross Cultural Management*, Vol. 4. pp. 229-252.
- 96 Suazo, MM 2009, 'The Mediating Role of Psychological Contract Violation on the realtions Betwenn Psychological Contract Breach and work- Related Attitudes and beaviours', *Journal of Managerial Psychololy*, Vol. 19, pp. 136-160.

- 97 Deery, SJ, Iverson, RD & Walsh, JT 2006, 'Toward A Better Understanding of psychological Contract Breach: A Study Of Customer Service Employees', *Journal of Applied Psychology*, Vol. 91, pp. 165-175.
- 98 Robinson, SL & Rousseau, DM 1996, 'Violating the Psychological contract:not the expectation but the norm', *Journal of Organizational Behaviour*, Vol. 15, No. 5, pp. 389-400.
- 99 Johnson, JC & O'Leary-Kelly, A 2003, 'The Effects of Psychological Contract Breach and Organizational Cynisms: Not all social Exchange Violations are created Equal', *Jouranal of Organizational Behaviour*, Vol. 24. pp. 627-47.
- 100 Lo, S & Aryee, S 2003, 'Psychological Contract Breach in a Chinese Contex: An intergrative approach', *Journal of Mangement Studies*, Vol. 40, pp. 1005-20.
- 101 Dulac, T, Coyle-Shapiro, JAM, Henderson, DJ & Wayne, SJ 2008, 'Not all Responses to Breach are the same: The Interconnections of social Exchnge and Psychological Contract Process in organizations', *Academy of Management Journal*, Vol. 51. pp. 1079-1098.
- 102 Suazo, MM 2009, 'The Mediating Role of Psychological Contract Violation on the realtions Betwenn Psychological Contract Breach and work- Related Attitudes and beaviours', *Journal of Managerial Psychololy*, Vol. 19, pp. 136-160.
- 103 Pate, J 2005, 'The Change In Conturs of psychological Contract', *Journal of European Industrial Training*, Vol. 30, pp. 32-47.
- 104 Rust, KG, Mokinley, W & Edwardrs, JC 2005, 'Percieved Breach of Contract For One's Own lay of Vs Someone else's Layoff: Personal Pink Slip Hurt More', *Journal of Leadership and Organizational Studies*, Vol. 12, pp. 37-52.
- 105 *Ibid*
- 106 Raja, U, John, G & Ntalianis, F 2004, 'The Impact of Personality on psychological Contract', *Academy of Management Journal*, Vol. 47, pp. 350-67.
- 107 Coyle-Shapiro, JAM & Neuman, JH 2004, 'The Psychological Contract and Individual Differences: The Role of Exchange Creditor Ideologies', *Journal of Vocational Behaviour*, Vol. 34. pp. 154-164.
- 108 Lo, S & Aryee, S 2003, 'Psychological Contract Breach in a Chinese Contex: An intergrative approach', *Journal of Mangement Studies*, Vol. 40, pp. 1005-20.
- 109 Edwards, JC, Rust, KG, McKinley, W & Moon, G 2002, 'Business ideologies and perceived breach of contract during downsizing; the role of the ideologies of employee self-reliance', *Journal of Organizational Behavior*, Vol. 24, No. 01, pp. 1-23.
- 110 Morrison, EW & Robinson, SL 1997, 'When Employees Feel Betrayed: A model of How Psychhological Contract Violation Develops', *Academy Of Management Review*, Vol. 22, pp. 226-256.
- 111 Robinson, SL & Rousseau, DM 1996, 'Violating the Psychological contract:not the expectation but the norm', *Journal of Organizational Behaviour*, Vol. 15, No. 5, pp. 389-400.
- 112 Kiewitz, C, Restubog, SLD, Zagenczyk, T & Hochwarter, W 2009, 'The Interactive effects of Psychological Contract Breach and Organizatinal Polotics on Percieved Organizational Support: Evidence From two longitudinal studies', *Journal of Management Studies*, Vol. 46, pp. 806-34.
- 113 Restubog, SCD, Hornsey, MJ, Bordia, P & Esposo, SR 2008, 'Effects of Psychological Contract Breach on organizational Citizenship Behaviour: Insights from the group volume model', *Journal of Management*, Vol. 18, pp. 376-386.
- 114 Kickul, J, Lester, SW & Belgio, E 2004, 'Attitudanal and behavior outcomes of Psychological Contract Breach: a Cross cultural Comparison of the Unites State and Honkong Chinese', *International Journal of Cross Cultural Management*, Vol. 4. pp.

229-52.

- 115 Bunderson, JS 2001, 'How Work Ideologies shape The Psychological Contract of Professional employees: Doctors' Responses to perceived Breach', *Journal of Organizational Behaviour*, Vol. 22, pp. 717-41.
- 116 Raja, U, John, G & Ntalianis, F 2004, 'The Impact of Personality on psychological Contract', *Academy of Management Journal*, Vol. 47, pp. 350-67.
- 117 Tett, RP & Burnett, D 2003, 'A personality Trait based interactionist model of Job performance', *Journal of Applied Psychology*, Vol. 88, No. 3. pp. 895-922.
- 118 Molm, LD, Takahashi, N & Peterson, G 2003, 'In the Eye of the beholder:Procedural justice in Social Exchange', *American Sociological Review*, Vol. 68, No. 1, pp. 128-452.
- 119 Choi, D, Charlier, SD & Postlewaite, BE 2011, 'Quid pro Quo Propensity:a meta-analytic Examination of equity Sensitivity and Exchange Ideology', Paper presented at the 2011 annual conference of the Academy of management (AOM),12-16 August, San Anthonio, TX.
- 120 Witt, LJ 1991, 'Exchange ideology as a moderator of job attitudes: Organizational citizenship behaviors relationship', *Journal of Applied Social Psychology*, Vol. 21, No. 18, pp. 1490-1501.
- 121 Choi, D, Charlier, SD & Postlewaite, BE 2011, 'Quid pro Quo Propensity:a meta-analytic Examination of equity Sensitivity and Exchange Ideology', Paper presented at the 2011 annual conference of the Academy of management (AOM),12-16 August, San Anthonio, TX.
- 122 Miles, E, Hatfield, J & Huseman, R 1994, 'Euity Sensitivity and outcome Important', *Journal of Organizational Behavior*, Vol. 15, No. 7, pp. 585-596.
- 123 Choi, D, Charlier, SD & Postlewaite, BE 2011, 'Quid pro Quo Propensity:a meta-analytic Examination of equity Sensitivity and Exchange Ideology', Paper presented at the 2011 annual conference of the Academy of management (AOM),12-16 August, San Anthonio, TX.
- 124 Miles, E, Hatfield, J & Huseman, R 1994, 'Euity Sensitivity and outcome Important', *Journal of Organizational Behavior*, Vol. 15, No. 7, pp. 585-596.
- 125 Tekleab, AG, Takeuchi, R & Taylor, S 2005, 'Extending The chain of relationship among Organizational justice, Social Exchange, and Employee Reactions :The Role of Contract Violations', *Academy of Management Journal*,Vol. 48, No. 1, pp. 146-157.
- 126 *Ibid*
- 127 Michelle, LM, Lynne, JM & Adrian, B 2015, 'Workplace emotion through a psychological contract lens', *Qualitative Research in Organizations and Management: An International Journal*, Vol. 10, No. 3, pp. 206 - 226
- 128 Blau, PM 1964, *Exchange of power in social Life*, Wiley, New York, NY.
- 129 Gouldner, AW 1960, 'The Norm of reciprocity:A preliminary statement', *American Sociological Review*, Vol. 25, pp. 161-178.
- 130 Aselage, J & Eisenberger, R 2003, 'Percieved organizational support and Psychological Contracts: a Theoretical Intergration', *Journal of Organizational Behaviour*, Vol. 24, pp. 491-509.
- 131 Eisenberger, R, Lynch, P, Aselage, J & Rohdieck, S 2001, 'Who Takes The most Revenge?, individual differences In Negative Recipracity Norm Endorsement', *Personality and Social Psychology Bulletin*, Vol. 30, No. 6, pp. 737-69.
- 132 Coyle-Shapiro, JAM & Neuman, JH 2004, 'The Psychological Contract and Individual Differences: The Role of Exchange Creditor Ideologies', *Journal of Vocational Behaviour*, Vol. 34. pp. 154-164.
- 133 Cohen, S & Wills, TA 1985, 'Stress,Social Support and The buffering Hypothesis', *Psychological Bulletin*, Vol. 98, No. 2, pp. 310-357.

- 134 Dlau, PM 1964, *Exchange and Power In Social life*, NewYork, John Wiley.
- 135 Aselage, J & Eisenberger, R 2003, 'Percieved organizational support and Psychological Contracts: a Theoretical Intergration', *Journal of Organizational Behaviour*, Vol. 24, pp. 491-509.
- 136 Witt, LJ 1992, 'Exchange ideology as a moderator of job attitudes: Organizational citizenship behaviors relationship, *Journal of Applied Social Psychology*, Vol. 21, No. 18, pp. 1490-1501.
- 137 Coyle-Shapiro, JAM & Neuman, JH 2004, 'The Psychological Contract and Individual Differences: The Role of Exchange Creditor Ideologies', *Journal of Vocational Behaviour*, Vol. 34. pp. 154-164.
- 138 Aselage, J & Eisenberger, R 2003, 'Percieved organizational support and Psychological Contracts: a Theoretical Intergration', *Journal of Organizational Behaviour*, Vol. 24, pp. 491-509.
- 139 Witt, LJ 1992, 'Exchange ideology as a moderator of job attitudes: Organizational citizenship behaviors relationship, *Journal of Applied Social Psychology*, Vol. 21, No. 18, pp. 1490-1501.
- 140 Miles, E, Hatfield, J & Huseman, R 1994, 'Equity Sensitivity and outcome Important', *Journal of Organizational behavior*, Vol. 15, No. 7, pp. 585-596.
- 141 Takeuchi, R, Vun, S & Wong, KFE 2011, 'Social Influence of a Coworker: A test of the effect of Employe and coworker Exchange ideologies on employees' exchange qualities', *Organizational Behaviour and Human Decision Procees*, Vol. 115, No. 2, pp. 226-237.
- 142 Scoott, BA & Colquitt, JA 2007, 'Are organizational justice effects bounded by individual differences? An examination of equity sensitivity, exchange ideology, and the big five', *Group and Organization Management*, Vol. 40, No. 3, pp. 290-325.
- 143 Miles, E, Hatfield, J & Huseman, R 1994, 'Euity Sensitivity and outcome Important', *Journal of Organizational behavior*, Vol. 15, No.7, pp. 585-596.
- 144 Takeuchi, R, Vun, S & Wong, KFE 2011, 'Social Influence of a Coworker: A test of the effect of Employe and coworker Exchange ideologies on employees' exchange qualities', *Organizational Behaviour and Human Decision Procees*, Vol. 115, No. 2, pp. 226-237.
- 145 Molm, LD, Takahashi, N & Peterson, G 2003, 'In the Eye of the beholder:Procedural justice in Social Exchange', *American Sociological Review*, Vol. 68, No. 1, pp. 128-452.
- 146 *Ibid*
- 147 Takeuchi, R, Vun, S & Wong, KFE 2011, 'Social Influence of a Coworker: A test of the effect of Employe and coworker Exchange ideologies on employees' exchange qualities', *Organizational Behaviour and Human Decision Procees*, Vol. 115, No. 2, pp. 226-237.
- 148 Coyle-Shapiro, JAM & Neuman, JH 2004, 'The Psychological Contract and Individual Differences: The Role of Exchange Creditor Ideologies', *Journal of Vocational Behaviour*, Vol. 34. pp. 154-164.
- 149 *Ibid*
- 150 Restubog, SCD, Hornsey, MJ, Bordia, P & Esposo, SR 2008, 'Effects of Psychological Contract Breach on organizational Citizenship Behaviour: Insights from the group volume model', *Journal of Management*, Vol. 18, pp. 376-386.
- 151 Miles, E, Hatfield, J & Huseman, R 1994, 'Equity Sensitivity and outcome Important', *Journal of Organizational behavior*, Vol. 15, No. 7, pp. 585-596.
- 152 Shore, LM, Terrick, LE, Lynch, P & Barksdale, K 2006, 'Social and economic exchange: Construct Development and Validation', *Journal of Aapplies Social Psychology*, Vol. 36, No. 4, pp. 837-867.

- 153 Aselage, J & Eisenberger, R 2003, 'Percieved organizational support and Psychological Contracts: a Theoretical Intergration', *Journal of Organizational Behaviour*, Vol. 24, pp. 491-509.
- 154 Dirks, KT & Ferrin, DL 2002, 'Trust in leadership:Meta nalysis Findings and implications for research and practice', *Journal of Applied Psychology*, Vol. 87, No. 4, pp. 611-628.
- 155 Dunn, JR & Schweitzer, ME 2005, 'Feling and believing: the influence of emotion and trust', *Journal of Applied Personality and Social Psychology*, Vol. 71, No. 3, pp. 500-507.
- 156 Aselage, J & Eisenberger, R 2003, 'Percieved organizational support and Psychological Contracts: a Theoretical Intergration', *Journal of Organizational Behaviour*, Vol. 24, pp. 491-509.
- 157 Coyle-Shapiro, JAM & Neuman, JH 2004, 'The Psychological Contract and Individual Differences: The Role of Exchange Creditor Ideologies', *Journal of Vocational Behaviour*, Vol. 34. pp. 154-164.
- 158 Suazo, MM 2009, 'The Mediating Role of Psychological Contract Violation on the realtions Betwenn Psychological Contract Breach and work- Related Attitudes and beaviours', *Journal of Managerial Psychololy*, Vol. 19, pp. 136-160 .
- 159 Robinson, SL & Rousseau, DM 1996, 'Violating the Psychological contract: not the expectation but the norm', *Journal of Organizational Behaviour*, Vol. 15, No. 5, pp. 389-400.
- 160 Shore, LM, Terrick, LE, Lynch, P & Barksdale, K 2006, 'Social and economic exchange: Construct Development and Validation', *Journal of Applies Social Psychology*, Vol. 36, No. 4, pp. 837-867.
- 161 *Ibid*
- 162 Matthijs Bal, MP, Chiaburu, DS & Jansen, PG 2010, 'Psychological contract breach and work performance', *Journal of Managerial Psychological*, Vol. 25, No. 3, pp. 252-273.
- 163 Morrison, EW & Robinson, SL 1997, 'When Employees Feel Betrayed: A model of How Psychhological Contract Violation Develops', *Academy Of Management Review*, Vol. 22, pp. 226-256.
- 164 Robinson, SL & Rousseau, DM 1996, 'Violating the Psychological contract:not the expectation but the norm', *Journal of Organizational Behaviour*, Vol. 15, No. 5, pp. 389-400.
- 165 Matthijs Bal, MP, Chiaburu, DS & Jansen, PG 2010, 'Psychological contract breach and work performance', *Journal of Managerial Psychological*, Vol. 25, No. 3, pp. 252-273.
- 166 *Ibid*
- 167 *Ibid*
- 168 *Ibid*
- 169 *Ibid*
- 170 *Ibid*
- 171 *Ibid*
- 172 *Ibid*
- 173 Blau, PM 1964, *Exchange and power in Social Life*, Wiley, New York, NY.
- 174 Shore, LM, Terrick, LE, Lynch, P & Barksdale, K 2006 'Social and economic exchange: Construct Development and Validation', *Journal of Applies Social Psychology*, Vol. 36, No. 4, pp. 837-867.
- 175 Blau, PM 1964, *Exchange and power in Social Life*, Wiley, New York, NY.
- 176 Morrison, EW & Robinson, SL 1997, 'When Employees Feel Betrayed: A model of

- How Psychhological Contract Violation Develops', *Academy Of Management Review*, Vol. 22, pp. 226-256.
- 177 Dulac, T, Coyle-Shapiro, JAM, Henderson, DJ & Wayne, SJ 2008, 'Not all Responses to Breach are the same: The Interconnections of social Exchnge and Psychological Contract Process in organizations', *Academy of Management Journal*, Vol. 51. pp. 1079-1098.
- 178 Aselage, J & Eisenberger, R 2003, 'Percieved organizational support and Psychological Contracts: a Theoretical Intergration', *Journal of Organizational Behaviour*, Vol. 24, pp. 491-509.
- 179 Eisenberger, R, Lynch, P, Aselage, J & Rohdieck, S 2001, 'Who Takes The most Revenge?, individual differences In Negative Recipracity Norm Endorsement', *Personality and Social Psychology Bulletin*, Vol. 30, No. 6, pp. 737-69.
- 180 Blau, PM 1964, *Exchange and power in Social Life*, Wiley, New York, NY.
- 181 Guest, D & Conway, N 2002, 'Communicating the psychological contract: an employer perspective', *Human Resource Management Journal*, Vol. 12, No. 2, pp. 22-38.
- 182 Blau, PM 1964, *Exchange and power in Social Life*, Wiley, New York, NY.
- 183 Coyle-Shapiro, JAM & Neuman, JH 2004, 'The Psychological Contract and Individual Differences: The Role of Exchange Creditor Ideologies', *Journal of Vocational Behaviour*, Vol. 34. pp. 154-164.
- 184 Aiken, L & West, SG 1991, 'Multiple Regression: Testing and Interpreting Interactions, Sage, Newbury Park, CA.



ගේකලා තෙන්නකේත්න්



නතාගා නිමේෂිකා



සචිනි කොල්ලුරේ



දිලීජා සදරුවනි



සේපාලිකා විජේනායක